

වාණිජ ටෙරු

වාණිජ විෂයය ගැඹු සිදු අන්වල

(අධ්‍යාපන කාර්යාලය - බලන්ගොඩී)

Economics

නිපුණතාව 1

:- ආර්ථික පද්ධතියක මූලික ආර්ථික ප්‍රශ්න හා ඒවා විසඳා ගන්නා විකල්ප ක්‍රම තුළනාත්මක ව විග්‍රහ කරයි.

ආර්ථික විද්‍යාව හැඳුන්වීම

අනුගාසකත්වය

: සුනිල් රාජපක්ෂ මහතා

සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ වාණිජ

සම්පත් දායකත්වය :R H M S කුමුදුනී රාජකරණය

ර / විද්‍යාලෝක ම. ම. වි

වාණිජ විෂයන් සඳහා ඉගෙනුම් ආධාරක ගොනු සැකසීමේ ව්‍යුපෘතිය

දයාබර දරුවන්

බොහෝම දුර ජීවිතේ

තුටින් පිය නගන්නට

ගිරිදඹක් ජීවිතේ

යෙහෙන් නිති තරණයට

අවැසි හා එකම මග

A / L

විකිණී ලෙස ජයගනීමින්

විශ්වයම

විජයග්‍රහණය කරන්නට

සේනෙහසින් සුහපැනුම

R H M S කුමුදිනී රාජකරණා

R / විද්‍යාලෝක ම. ම. වි

ඇත්තර්ගතය

- ආර්ථික විද්‍යාව හැඳින්වීම
- සාර්ව ආර්ථික විද්‍යාව හා සූක්ෂ්ම ආර්ථික විද්‍යාව
- යථානුරුපී හා අනිමතානුරුපී ප්‍රකාශ
- නිෂ්පාදන සාධක
- මූලික ආර්ථික ප්‍රශ්න
- ආර්ථික පද්ධති
- නිෂ්පාදන හැකියා මායිම් වකු
- ස්ථාවර ආවස්ථීක පිරිවැය
- වැශේන ආවස්ථීක පිරිවැය
- සූක්ෂ්ම ආර්ථික විද්‍යා සංකල්ප නිෂ්පාදන හැකියා මායිම් ඇසුරෙන්
- සාර්ව ආර්ථික විද්‍යා සංකල්ප නිෂ්පාදන හැකියා මායිම් ඇසුරෙන්

ආර්ථික විද්‍යාව හැඳින්වීම


ආර්ථික විද්‍යාව පිළිබඳ අතිතයේ සිට විවිධ පුද්ගලයන් විවිධ අර්ථකතනයන් ලබාදී තිබේ. ඒ අතර

“ආර්ථික වාද්‍යාව යනු දනය පිළිබඳ හඳුරන විද්‍යාවයි”

අැච්ම් ස්මේත්

1776

මෙහිස් හැසිරීමෙන් ආර්ථික පැතිකඩ ආර්ථික විද්‍යා විෂයයේදී අධ්‍යයනයට ලක් කෙරේ. සමාජයේ පිටත්වන මිනිසුන්ට විවිධ අවශ්‍යතා පවතී



හාණ්ඩ් හා සේවා පරිභෝෂනය මගින්සාපු ව ම සපුරාගත හැකි අචාර්යතා ජොතික අචාර්යතා ලෙස හැඳින්වේ.

නිදුසුන්:- ආභාර, නිවාස, ඇඳුම්

හාණ්ඩ් හා සේවා පරිභෝෂනයෙන් සාපු ව ම සපුරාගත නොහැකි මානසික අචාර්යතා ද පවතී.

නිදුසුන්:- ආධ්‍යාත්මික සංවර්ධනය, ආදරය, කරුණාව

ආර්ථික හැසිරීම්

මිනිසුන් සමාජයේ පවතින සීමිත සම්පත් යොදා ගෙන ජොතික අචාර්යතා හා වූවමනා ඉටු කරගැනීමට සිදුකරන ක්‍රියාකාරකම් හා හැසිරීම ආර්ථික හැසිරීම ලෙස හඳුන්වයි.

නිදුසුන්:- හාණ්ඩ් හා සේවා නිෂ්පාදනය, බෙදාහැරීම හා පරිභෝෂනය සමාජයේ මිනිසුන්ගේ විවිධ හැසිරීම පවතින අතර, මිනිසුන්ගේ ආර්ථික හැසිරීම පිළිබඳ අධ්‍යයනය ආර්ථික විද්‍යාව තුළින් සිදු කෙරේ.

මේ අනුව යහපත් ජන ජීවිතයක් ගත කිරීම සඳහා අවශ්‍ය භාණ්ඩ හා සේවා පරිභෝෂනය කරමින්, තම හොඨික වූවමනා සපුරා ගැනීම සඳහා පුද්ගලයන් හා සමාජය ක්‍රියාත්මක වන ආකාරය හා එහිලා තීරණ ගනු ලබන ආකාරය ආර්ථික විද්‍යා විෂයය සෙශ්‍රාය තුළින් අධ්‍යයනයට ලක් කෙරේ.

ඉහත ඉදිරිපත් වී ඇති අදහස් සැලකිල්ලට ගනීමින් ආර්ථික විද්‍යාව පිළිබඳ පොදු තිර්වචනයක් පහත ලෙස ඉදිරිපත් කළ හැකි ය.

“විකල්ප භාවිත සහිත හිග සම්පත් හා අසිමිත මේනිස් වූවමනා අතර සම්බන්ධතාව

අධ්‍යයනය කරන විෂය ආර්ථික විද්‍යාව සි.”

මෙම අදහසම තව දුරටත් සංක්ෂීපේත කර පහත පහත පරිදි දැක්වීය හැකි ය.

“සීමිත සම්පත් වලින් අසිමිත මේනිස් වූවමනාවන් සපුරාගන්නේ කෙසේදි හදාරනු ලබන විද්‍යාව ආර්ථික විද්‍යාව සි.”


ආර්ථික විද්‍යාව ඉගෙනීමේ වැදගත්කම.

1. රාජ්‍ය පාලනයේ දී වැදගත් වීම
2. සාර්ථක පුරවැසියකු ලෙස කටයුතු කිරීමට වැදගත් වීම
3. ආර්ථික සංසිද්ධි වඩාත් හොඳින් තේරුම් ගැනීමට වැදගත් වීම
4. ආයෝජකයන්ට, පාරිභෝෂකයන්ට සහ නිෂ්පාදකයන්ට කාර්යක්ෂම තීරණ ගැනීමේ දී වැදගත් වීම
5. ජන්ද දායකයන්ට සිය ජන්දය භාවිත කිරීමේ දී වැදගත් වීම
6. පාසල් දිෂුන් තාර්කික ව සිතා තීරණ ගැනීමට වැදගත් වීම
7. පුද්ගලයකුට වඩාත් හොඳ රැකියාවක් තෝරා ගැනීමේ දී වැදගත් වීම

ආර්ථික විද්‍යාවේ විද්‍යාත්මක ස්භාවය

සමාජයේ මේනිසුන්ගේ විවිධ හැසිරීම් පවතින අතර, මේනිසුන්ගේ ආර්ථික හැසිරීම් පිළිබඳ අධ්‍යයනය ආර්ථික විද්‍යාව තුළින් සිදු කෙරේ.

ආර්ථික විද්‍යාවෙහි අවධානයට බඳුන් වන විවිධාකාර වූ ආර්ථික ත්‍යාය හා මූලධර්ම විද්‍යාත්මක ක්‍රමවේද අනුව ගොඩනැගී ඇති බැවින්, ආර්ථික විද්‍යාව විද්‍යාවක් සේ සැලකේ.



ලක්ෂණ

- පරයේෂණාගාර තුළ පරික්ෂණ සිදුකරයි
- සාධක පාලනය කළ හැක
- නිගමන අතමා දිලිය
- පුද්ගලානුබද්ධ නොවේ

උදා : ජීව විද්‍යාව
රසායන විද්‍යාව

සමාජයේ විද්‍යා

ලක්ෂණ

- සමාජය තුළ පරික්ෂණ සිදුකරයි
- සාධක පාලනය කළ නොහැක
- නිගමන වෙනස් විය හැක
- පුද්ගලානුබද්ධ විය හැක
- පුද්ගල හැසිරීම් අධ්‍යනය කරයි

උදා : මතෝ විද්‍යාව
දේශපාලන විද්‍යාව

**ආර්ථික විද්‍යාවෙන් මිතිසුනගේ ආර්ථික හැසිරීම අධ්‍යනය කරන බැවින් ආර්ථික
විද්‍යාවද සමාජයේ විද්‍යාවක් වේ**

මිතිස් සමාජයේ ඉතා පූර්ණ විෂය පරාසයක් ආර්ථික පැවතිකාඩ හා සම්බන්ධ වන අතර, මිතිසා මූලුණ දෙන දැවන ප්‍රශ්න රාඛියක් ආර්ථික ස්වරුපයක් ගනී.

මේ නිසා ආර්ථික විද්‍යාව තරම් ජන ජීවීතයට සම්පූර්ණ තුළ විෂයයක් නොමැති තරමිය.

සමාජය විද්‍යාවන් අතර රැඳුන ලෙසින් ආර්ථික විද්‍යාව සැලකෙන්නේ ද මේ නිසා
යි.

ආර්ථික විද්‍යාවේ ප්‍රකාශ

ආර්ථික විද්‍යා විෂය යථානුරූපී හා අහිමතානුරූපී යන දෙවර්ගයෙහි ම ප්‍රකාශයන්ගෙන් සමන්විත ය.

යථානුරූපී ප්‍රකාශ

කුමක් ද, කුමක් වූයේ ද, කුමක් වනු ඇත් ද ආදී ප්‍රශ්නවලට පිළිතුරු දීම සඳහා යොමු වූ සහ ප්‍රකාශයේ නිරවද්‍යතාව පරීක්ෂාවට ලක් කළ හැකි ප්‍රකාශ යථානුරූපී ප්‍රකාශ නම් වේ. එනම් යමක පවතින ස්වභාවය, පැවැති ස්වභාවය සහ ඒ ඇසුරෙන් අනාගතයේ නිශ්චිත ව ම සිදු වනුයේ කුමක්දයි දැක්වෙන ප්‍රකාශය. එබදු ප්‍රකාශයක නිරවද්‍යතාව සැබැඳී ලොව කරුණු ඇසුරින් පරීක්ෂාවට ලක් කොට බැලිය හැකි ය. සැබැඳී ලොව දත්ත මගින්ම ප්‍රකාශය තහවුරු ව්‍යවහාර් එය පිළිගැනේ. තැක්වාත් ප්‍රතික්ෂේප කෙරේ. යථානුරූපී ප්‍රකාශයන්හි කිසියම් විද්‍යාත්මක බවක්, ත්‍යායාත්මක බවක්, දැකිය හැකි ය. බොහෝ ආර්ථික ත්‍යායන් මගින්පැහැදිලි කෙරෙන්නේද යථානුරූපී ප්‍රකාශයන් ය. එසේ ම යථානුරූපී ප්‍රකාශයන්හි දැඩි ලෙස විෂයානුබද්ධ බවක් ද පවතී.

- යථානුරූපී ප්‍රකාශ සඳහා නිදුසුන් කිහිපයක් පහත දැක්වේ.

- මුදල් සැපයුම සහ මිල මට්ටම අතර අනුලෝධ සම්බන්ධතාවක් පවතී.
- ශ්‍රී ලංකාවේ ජනගහන වර්ධන අනුපාතිකය 1%කි.

ආර්ථික හැකිරීම් සහ සංසිද්ධින් පැහැදිලි කිරීමට යථානුරූපී ප්‍රකාශ යොදා ගැනීම්.

අහිමතානුරූපී ප්‍රකාශ

සමාජය තුළ පැවතිය යුත්තේ කුමක් ද, සිදු විය යුත්තේ කුමක් ද යන්න පිළිබඳ ව ඉදිරිපත් වී ඇති ප්‍රකාශ අහිමතානුරූපී ප්‍රකාශය. අහිමතානුරූපී ප්‍රකාශ පුද්ගල අදහස්, විශ්වාස සහ සාරධීම ආදිය මත රඳා පවතින බැවින් මේවා බොහෝ සෙයින් ම පුද්ගලබද්ධ වේ. සැබැඳී ලොව දත්ත ඇසුරෙන් විෂයබද්ධ ව අහිමතානුරූපී ප්‍රකාශවල සත්‍යාසනය බව පරීක්ෂා කිරීම අපහසුය.

- අහිමතානුරූපී ප්‍රකාශ සඳහා නිදුසුන් කිහිපයක් පහත දැක්වේ.
 - සැම රාජ්‍ය සේවකයකුගේ ම මාසික වැටුප රුපියල් 5000කින් වැඩි කළ යුතු ය.
 - ශ්‍රී ලංකාව සංවර්ධනයට විදේශාධාර ලබාගත යුතු ය.
- ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ විග්‍රහයන් සඳහා අහිමතානුරූපී ප්‍රකාශ වැදගත් වේ.

Activity

පහත ප්‍රකාශ යථානුරූපීද අහිමතානුරූපීද යන්න දක්වන්න

- 1 මිලක් ඉල්ලුම් ප්‍රමාණයත් අතර ප්‍රතිලෝධ සම්බන්ධතාවක් පවතී.

- 2 2013 වර්ෂයේ ශ්‍රී ලංකාවේ සේවා වියුක්ති අනුපාතිකය 4.4%ක් විය.

3 සැම පුරවැසියකුට ම නොමිලේ වෙවද්‍යාධාර ලබා දිය යුතු ය.

4 සැම පුද්ගලයකුට ම සමාන ආදායමක් ලැබිය යුතු ය.

5 ශ්‍රී ලංකාවේ ආර්ථික වෘත්තිය වේගය 8% මට්ටමේ පවත්වා ගත යුතු ය.

ආර්ථික විද්‍යාව

● සූක්ෂ්ම ආර්ථික විද්‍යාව

ආර්ථිකය සමන්විත වී ඇති එක් එක් අංශ, ආයතන, පුද්ගලයන් සහ ආර්ථික විවලා ආදි කුඩා ඒකක වෙන් වෙන් වගයෙන් ගෙන ඒවායේ හැසිරීම අධ්‍යයනය කිරීම සූක්ෂ්ම ආර්ථික විද්‍යාව ලෙස හැඳින්වේ. මේ අනුව ආර්ථික පද්ධතියක සිටින පාරිභෝගිකයන්, ගුමිකයන්, නිෂ්පාදන ආයතන හා රජය වැනි තීරණ ගන්නා විවිධ ඒකකවල ආර්ථික හැසිරීම විග්‍රහ කිරීම සූක්ෂ්ම ආර්ථික විද්‍යාව තුළින් සිදු කෙරේ.

● සූක්ෂ්ම ආර්ථික විද්‍යාවේ දී අධ්‍යයනය කෙරෙන ඒකක සඳහා නිදසුන් කිහිපයක් පහත දැක්වේ.

- යම් භාණ්ඩයක ඉල්ලුම, සැපයුම, මිල තීරණය වීම ආදිය අධ්‍යයනය කිරීම.
- ආයතනයක නිෂ්පාදන ශ්‍රීතය
- ආයතනයක නිෂ්පාදන පිරිවැය
- එක් එක් භාණ්ඩවල වෙළෙඳපොල ක්‍රියාකාරිත්වය

● සාර්ව ආර්ථික විද්‍යාව

සාර්ව ආර්ථික විද්‍යාවෙන් ආර්ථිකයේ සමස්ත ක්‍රියාකාරිත්වය අධ්‍යයනය කෙරේ. ආර්ථිකයක සමස්ත ක්‍රියාකාරිත්වය සිදු වන්නේ එක් එක් අංශ, ආයතන හා පුද්ගලයන් ආදි කුඩා ඒකක සියල්ලේ එකතුවෙනි. එහෙයින් ඒ ඒ අංශවල සමස්ත ක්‍රියාකාරිත්වයත්, එම ක්‍රියාකාරිත්වය තීරණය කරන සාධකත්, එම ක්‍රියාකාරිත්වය තුළින් පැන නගින ප්‍රශ්නත්, සාර්ව ආර්ථික විද්‍යාවේ දී අධ්‍යයනය කෙරේ.

● සාර්ව ආර්ථික විද්‍යාවේ දී අධ්‍යයන කෙරෙන ඒකක සඳහා නිදසුන් කිහිපයක් පහත දැක් වේ.

- සමස්ත නිමැවුම් මට්ටම
- සමස්ත ආදායම් මට්ටම

- ආර්ථික උත්පාත හා අවපාත
- උද්ධමනය
- සේවා නියුත්තිය

Activity

පහත ප්‍රකාශ සූක්ෂම සාර්වද යන්න දක්වන්න

1 ආර්ථික වඳුනුදීය

.....

2 ආර්ථික පසු බැසීම

.....

3 ගෙවුම් ගේඛය

.....

4 විනිමය අනුපාතිකය

.....

5 මුදල් සැපයුම

.....

6 අපනයන / ආනයන

.....

7 වෙළෙඳපොලේ පාරිභෝගික හැසිරීම

.....

8 ව්‍යාපාර ආයතනයක වෙළෙඳපොල ක්‍රියාකාරීත්වය

.....

9 හිගකම

.....

අවශ්‍යතා හා වුවමනා

● අවශ්‍යතා

මිනිසුන්ට ජීවත් වීම සඳහා අවශ්‍ය කෙරෙන මූලික ම දැ අවශ්‍යතා නමින් හැඳින්වේ.

නිදසුන් - ආහාර


අදුම් පැලැදුම්

නිවාස

● වුවමනා

අවශ්‍යතා ඉටු කර ගන්නා විවිධ ස්වරූප වුවමනා නම් වේ.

අවශ්‍යතාව



අවශ්‍යතා

- අවශ්‍යතා ජීව විද්‍යාත්මක මූලයන් සමග බැඳී පවතී
- අවශ්‍යතා සීමිත වේ
- කාලයන් සමග අවශ්‍යතා වෙනස් නොවේ
- අවශ්‍යතා පොදු වේ
- නිර්මාණය කළ නොහැක

වුවමනා


- වුවමනා සම්ප්‍රදායයන් සිරිත් විරිත්හා සංස්කෘතින් ආදිය මත රඳා පවතී
- වුවමනා අසීමිත වේ.
- වුවමනා කාලයන් සමග වෙනස් වේ.
- වුවමනා පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ.
- නිර්මාණය කළ හැක

ද්‍රව්‍යාත්මක (හෙළතික) වුවමනා , ද්‍රව්‍යාත්මක නොවන (මානසික) වුවමනා ලෙසින් වුවමනා වර්ග කළ හැකි අතර ආර්ථික විද්‍යාවේ අවධානය යොමු වන්නේ හාණ්ඩ හා සේවා පරිහෝජනයෙන් තෑප්තිමත් කරගත හැකි ද්‍රව්‍යාත්මක වුවමනාවන් කෙරෙහි ය.

භාණ්ඩ

ධන තෑප්තියක් හෙවත් උපයෝගිතාවක් ලබාදෙන ඕනෑම දෙයක් ආර්ථික විද්‍යාවේ දී භාණ්ඩයක් ලෙසින් හැඳින්වේ.

භාණ්ඩ



- **ආර්ථික නොවන භාණ්ඩ**

ශුනා මිලක දී අසීමිත සැපයුමක් සහිත භාණ්ඩ ආර්ථික නොවන භාණ්ඩ වේ. ආර්ථික නොවන භාණ්ඩවල සම්පත් පිරිවැයක් හා ආවස්ථීක පිරිවැයක් නොපවති.

නිදසුන් :- ස්වභාවධර්මයෙන් ලැබෙන වාතය, ජලය සහ හිරු එළිය

- **ආර්ථික භාණ්ඩ**

සැපයුමෙහි හිගකමක් දක්නට ලැබෙන භාණ්ඩ ආර්ථික භාණ්ඩ වේ. ආර්ථික භාණ්ඩවල සම්පත් පිරිවැයක් හා ආවස්ථීක පිරිවැයක් පවතී. ආර්ථික භාණ්ඩ මිනිසා මැදිහත් වී සාධක සංයෝග කර තිබදවයි. ආර්ථික භාණ්ඩ හිග සම්පත් යොදා ගෙන තිබදවනු ලබන බැවින් ඒවාට මිලක් ද පවතින අතර, ආර්ථික භාණ්ඩවල තේරීම පිළිබඳ ප්‍රශ්නයක් ද පවතී.

නිදසුන් - පැන් , පොත් , භාල් , පිටි

- **ආර්ථික නොවන භාණ්ඩ ආර්ථික භාණ්ඩ බවට පත්වන අවස්ථා**

ආර්ථික භාණ්ඩ කිසි විටෙකත් ආර්ථික නොවන භාණ්ඩ බවට පත් නොවුණ ද ආර්ථික නොවන භාණ්ඩ ආර්ථික භාණ්ඩ බවට පත්වන අවස්ථා පවතී

නිදසුන් :- - කිමිදුම්කරුවකු කිමිදීමේ දී භාවිත කරන ඔක්සිජන්


රෝගීයකුට ලබාදෙන ඔක්සිජන්

සූර්ය බලයෙන් තිබදවන සූර්යකෝෂ

බෝතල් කරන ලද ජලය

මෙවැනි අවස්ථාවල දී භාවිත වන ඔක්සිජන්, සූර්යාලෝකය ජලය සහ ආර්ථික භාණ්ඩ බවටපත් වන අතර, එසේ වන්නේ සම්පත් පිරිවැයක් හා ආවස්ථීක පිරිවැයක් ඒ තුළ පවත්නා බැවිති.

නිෂ්පාදන සම්පත්



ආර්ථික සම්පත්

සමාජයේ අසීමිත වුවමනාවලට සාමේක්ෂ ව සැපයුම සීමා සහිත හෝ හිගකමක් ඇති හෝ සම්පත් ආර්ථික සම්පත් ලෙසින් හැඳින්වේ.

හිගකම ආර්ථික සම්පත්වල මූලික ලක්ෂණය වන බැවින් ආර්ථික සම්පත් උපයෝගනයේ දී ආවස්ථික පිරිවැයක් හට ගනී.

නිදුසුන් :- හාවිත කරන ඉඩමක් , ඉන්ධන

ආර්ථික නොවන සම්පත්

ස්වභාවධර්මයෙන් තොමිලේ ලැබෙන හා ආවස්ථික පිරිවැයක් තොදරන සම්පත් මෙන් ම නිෂ්පාදනය සඳහා යොදා ගත හැකි හිගකමක් රහිත සම්පත් ආර්ථික නොවන සම්පත් වේ.

නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා යොදා ගන්නා ස්වභාවධර්මයෙන් ලැබේ ඇති සම්පත් ස්වභාවික සම්පත් ලෙසින් හැඳින්වේ.

නිදුසුන් :- හිරු එළිය , වාතය , වැසි

ස්වභාවික සම්පත් වර්ග දෙකකි.

1. ප්‍රතිශ්යාපනය කළ හැකි සම්පත්
2. ප්‍රතිශ්යාපනය කළ තොහැකි සම්පත්

- ප්‍රතිශ්යාපනය කළ හැකි සම්පත්

හාවිතයට ගැනීමත් සමග විනාශයට පත් වුව ද ප්‍රතිශ්යාපනය වන සම්පත් ප්‍රතිශ්යාපනය කළ හැකි සම්පත් වේ. මෙම සම්පත් තැවත ඇති කළ හැකි ය.

නිදුසුන් :- වන සම්පත්,

මත්ස්‍ය සම්පත්

- ප්‍රතිශ්යාපනය කළ තොහැකි සම්පත්

හාවිතයට ගැනීම නිසා ක්ෂය වීමට පත් වන තැවත ඇති කළ තොහැකි සම්පත් ප්‍රතිශ්යාපනය කළ තොහැකි සම්පත් ය.

නිදුසුන් :- මිනිරන්, ගැස්, රත්රන්, යපස්, ගල් අගුරු

ප්‍රතිශ්යාපනය කළ තොහැකි සම්පත් වේගයෙන් ක්ෂය වෙමින් පවතින බැවින් එම සම්පත් අනාගතයට ඉතිරි තොවිය හැකි ය. මේ නිසා තිරසාර සංවර්ධනය අඩා විය හැකි බැවින් ස්වභාවික සම්පත් ආරක්ෂා කිරීම වැදගත් වේ.

- ස්වභාවික සම්පත් අසීමිත ව භාවිතයට ගැනීම නිසා ගෝලිය වගයෙන් ගැටුළු

- 1 වායුගෝලිය උණුසුම ඉහළ යාම
- 2 ග්ලැසියර් දිය වීම
- 3 මිසේෂ්න් ස්තරය සිදුරු වීම
- 4 ජලය තිගයකට මූහුණ පැමට සිදු වීම
- 5 ගංවතුර හා නාසයාම් වැනි ස්වභාවික උපදුව

මෙම ගැටුළු නිසා ඇති වන අහිතකර ප්‍රතිඵලවලින් වැළකීම සඳහා ස්වභාවික සම්පත් රැක ගැනීම අනියැයින් ම වැදගත් වේ.

නිෂ්පාදන සාධක

නිෂ්පාදන බිජි කර ගැනීම සඳහා යොදා ගනු ලබන

භුමිය,
ගුම්ය,
ප්‍රාග්ධනය සහ
ව්‍යවසායකන්වය
නිෂ්පාදන සාධක ලෙස හැඳින්වේ.

භුමිය

ස්වභාවධර්මය දායාද කොට ඇති එලදායිතාවෙන් යුත්ත ව නිෂ්පාදනයට යොදවා ගත හැකි ස්වභාවික සම්පත් භුමිය ලෙස හැඳින්වේ. වනාන්තර, බනිජ සම්පත්, සාගරය ඇළදාල, වන සතුන් ගංගා හා වායුගෝලය වැනි පොල ව මතුපිට මෙන් ම අභ්‍යන්තරයේ ඇති සියලුම සම්පත් භුමියට අයත් වේ.

භුමියේ ලක්ෂණ පහත පරිදි දැක්විය හැකි ය.

- ස්වභාවධර්මයේ දායාදයක් වීම
- සැපයුම අනම්‍ය වීම
- සංවලතාවෙන් යුත්ත නොවීම
- එලදායිතාව වර්ධනය කළ හැකි වීම
- ඒකාකාරී නොවීම (පිහිටීම, දේශගුණය, බනිජ සම්පත්, ජල සම්පත්)
- භුමියට කරන ගෙවීම බදු කළිය වීම

ශ්‍රමය

හාණේඩ හා සේවා නිෂ්පාදනයට යොදා ගන්නා කායික හා මානසික වෙහෙස ගුමය ලෙස හඳුන්වයි.

ගුමයේ ලක්ෂණ පහත පරිදි වේ.

- සර්ව සාධකයක් වීම
- සංවලනය කළ හැකි වීම
- සමජාතීය නොවීම
- අධ්‍යාපනය සහ පුහුණුව කුළුන් ගුමයේ එලදායිතාව වර්ධනය කළ හැකි වීම.
- තීරණ ගැනීම හා සංවිධානය වීමට හැකි වීම
- ගුමයට කරන ගෙවීම වැටුප් වීම

ගුම සම්පතෙහි ප්‍රමාණය තීරණය වීම කෙරෙහි බලපාන සාධක

- ජනගහනයේ ප්‍රමාණය හා වයස් ව්‍යුහය
- ජන සංඛ්‍යාවේ සෞඛ්‍ය තත්ත්ව
- ජන සංඛ්‍යාවේ අධ්‍යාපන මට්ටම හා නිපුණතාවය

ප්‍රාග්ධනය

හාණේඩ හා සේවා නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලියට මිනිසා විසින් නිරමාණය කරන ලද ආධාරක ප්‍රාග්ධනය ලෙස හැඳින් වේ.

කමිහල්, ගොඩනැගිලි, යන්ත්‍රාපකරණ, වරාය, මහා මාර්ග, ඇළවේලි සහ ගුවන් තොටුපොල ආදිය ප්‍රාග්ධනයට නිදුසුන් වේ.

ප්‍රාග්ධනයේ විශේෂ ලක්ෂණ පහත පරිදි වේ.

- මිනිසාගේ නිරමාණයක් වීම
- ප්‍රාග්ධනය මූර්ත සංකල්පයකි. එය තොග සංකල්පයකි.
- එලදායිතාවෙන් යුත්ත වීම
- තැවත තැවත නිෂ්පාදනයට යොදාගත හැකි වීම
- සූයවීමට ලක් වීම.
- ප්‍රාග්ධනයේ ප්‍රතිලාභය පොලිය ලෙස සැලකීම

ප්‍රාග්ධන සම්පත්වල රිවිධත්වය හා ඒවායෙහි හාවිතය තීරණය වන්නේ ඒ ඒ රටවල පවතින තාක්ෂණික මට්ටම අනුව ය.

ප්‍රාග්ධනයේ විවිධ ස්වරුප

- ස්ථාවර ප්‍රාග්ධනය / මූර්ත ප්‍රාග්ධනය / හොතික ප්‍රාග්ධනය

නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා භාණ්ඩ ව යෙදුවිය හැකි කළේ පවතින ප්‍රාග්ධන වත්කම් වන කරමාන්තයාලා, යන්ත්‍රෝපකරණ ගබඩා වැනිදේ ස්ථාවර ප්‍රාග්ධනයට අයත් වේ. ස්ථාවර ප්‍රාග්ධනය හාවිතයට ගැනෙන කාලය මූල්‍යීල් ම කිසියම් ප්‍රතිලාභ ප්‍රවාහයක් එම සම්පත් හිමිකරුට ලබා දේ.

- කාරක ප්‍රාග්ධනය / සංසරණ ප්‍රාග්ධනය / තොග / පරිලේඛන

නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා යොදා ගනු ලබන අමුදව්‍ය තොග, අර්ධනිම් ද්‍රව්‍ය තොග, නිෂ්පාදනය වෙමින් පවතින හාණ්ඩ හා බෙදාහැරීමට සූදානම් නිම් හාණ්ඩ සංසරණ ප්‍රාග්ධනය ලෙස හඳුන්වයි. මේවා නිෂ්පාදන ක්‍රියාවලිය බාධාවකින් තොර ව කරගෙන යාමටත් රටක ඉදිරි නිෂ්පාදන සැලැසුම් සකස් කර ගැනීමටත් වැදගත් වේ.

- ආර්ථික පොදු කාර්ය ප්‍රාග්ධනය

ආර්ථිකයක හාණ්ඩ හා සේවා නිෂ්පාදනය හා බෙදාහැරීමේ ක්‍රියාවලිය පහසු කරවන ප්‍රාග්ධන හාණ්ඩ ආර්ථික පොදු කාර්ය ප්‍රාග්ධනය ලෙස හැඳින්වෙන අතර මේවා ආර්ථික යටිතල පහසුකම් ලෙස ද හඳුන්වයි.

නිදසුන් :- වරාය, ගුවන්තොටුපළ, විදුලි බල පද්ධතිය, වාරිමාරුග, ජලසම්පාදන ක්‍රම සහ මහාමාරුග.

- සමාජ පොදු කාර්යය ප්‍රාග්ධනය

මූලික මිනිස් අවශ්‍යතාවන් සපුරාලීමට යොදා ගනු ලබන සේවාවන් සම්පාදන කෙරෙන ප්‍රාග්ධන හාණ්ඩ සමාජ පොදු කාර්ය ප්‍රාග්ධනය යනුවෙන් හඳුන්වයි. අධ්‍යාපන කේත්තුයේ පාසල් ගොඩනැගිලි, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ රෝහල් ගොඩනැගිලි, ගලුණාගාර, වෙවදා පර්යේෂණාගාර හා උපකරණ මෙන්ම කුණු කසල ඉවත් කිරීමේ නල පද්ධති සහ පානිය ජල සම්පාදන පද්ධති මේ යටතට ගැනෙන අතර මේ මගින් සමාජ ගුහසාධනය ඉටු වේ.

- මානව ප්‍රාග්ධනය

මානව ප්‍රාග්ධනය මගින්ශ්‍රමිකයාගේ එලදායිතාව වැඩි කර ගත හැකි අතර, නිෂ්පාදනයේ ප්‍රමාණාත්මක හා ගුණාත්මක බව ද ඉහළ නංවා ගත හැකිය. වැඩි දියුණු කළ ගුමය වූ මානව ප්‍රාග්ධනයට

නිදසුන් වන්නේ සැලැසුම් ගිල්පිහු, විශ්ව විද්‍යාල ආචාර්යවරු, ප්‍රහුණු ගුරුවරු සහ විශේෂය වෙවදාවරුනා ය.

- ස්වාහාවික ප්‍රාග්ධනය

ආර්ථිකයක පවත්නා ස්වාහාවික සම්පත් ස්වාහාවික ප්‍රාග්ධනය වශයෙන් හඳුන්වයි.

ස්වාභාවික සම්පත්වලට නිදසුන් ලෙස භූමිය, ගංගා, ඇල දොල, බනිත වැනි සම්පත් දැක්වීය හැක.

ස්වාභාවික ප්‍රාග්ධනය සුලබ වීම ආර්ථික වෘද්ධියට වැදගත් වේ.

- සමාජ ප්‍රාග්ධනය

සමාජ අන්තර් සම්බන්ධතා ගුණාත්මක් ව හා ප්‍රමාණාත්මක ව වර්ධනය කෙරෙන ආයතන, ප්‍රතිමාන, සාරධර්ම, සම්ති සාමාජිකත්වයන් හා සම්බන්ධතා ජාලයන් සමාජ ප්‍රාග්ධනය වශයෙන් හැඳුන් වේ.

ප්‍රාග්ධනය යනු නිෂ්පාදන ක්‍රියාවලියට ආධාරක ලෙස යොදා ගන්නා මුර්ත වත්කම් ය. මුදල් යොදා ගෙන නිෂ්පාදන ක්‍රියාවලියට අවශ්‍ය මුර්ත වත්කම් අත්පත් කරගත හැකි ව්‍යවද මුදල් නිෂ්පාදන ක්‍රියාවලියේ දී මුර්ත වත්කමක් වශයෙන් යොදා ගත තොහැකිය මෙම නිසා ආර්ථික විද්‍යාවේ දී මුදල් ප්‍රාග්ධනය යටතට තොගනී.

ප්‍රාග්ධනය, ආයෝජනය හා ඉතිරි කිරීම

- ආයෝජනය

රටක ප්‍රාග්ධනය බිජිවන්නේ ආයෝජනය කුළුනි. එනම් ප්‍රාග්ධන හාණ්ඩ බිජිකිරීමේ ක්‍රියාවලිය ආයෝජනයයි, ආයෝජනයේ ප්‍රධාන ස්වරූප 02 කි

1 ගුද්ධ ආයෝජනය

2 ප්‍රාග්ධන ක්ෂය ප්‍රතිසම්පාදනය

දළ ආයෝජනය = ගුද්ධ ආයෝජනය + ප්‍රාග්ධන ක්ෂය ප්‍රතිසම්පාදනය

- ඉතිරි කිරීම.

ආයෝජන බිජිවන්නේ ඉතිරි කිරීම මගිනි. ආර්ථිකයක ඉතුරුම්

දේශීය හා

විදේශීය ස්වරුපයෙන් පවති

- දේශීය ඉතුරුම්

දේශීය ඉතුරුම්, කුටුම්බ ඉතුරුම්, ව්‍යාපාරික ඉතුරුම් සහ රාජ්‍ය ඉතුරුම් ලෙස වර්ග කළ හැකි ය.

- කුටුම්බ ආදායමෙන් එදිනෙදා පරිඛෝජනයට තොගන්නා කොටසක කුටුම්බ ඉතුරුම් වේ.
- ව්‍යාපාරික ලාභයෙන් කොටසක් තොබේදු ලාභ ලෙස ව්‍යාපාරය ක්‍රියාත්මක රඳවා ගනී. එය ව්‍යාපාරික ඉතුරුම් වේ. ඒවා අනාගත ආයෝජනය සඳහා යොදා ගනී.
- මූල්‍ය රාජ්‍ය ආදායමෙන් ප්‍රනරුවර්තන වියදම් ඉවත් කළ විට ලැබෙන ගේෂය රාජ්‍ය ඉතුරුම් වශයෙන් හඳුන්වයි

ප්‍රාග්ධනය, ආයෝජනය හා ඉතුරුම් අතර එකිනෙකට බැඳී පවතින

සම්බන්ධතාවයක් පවතී.

ව්‍යවසායකත්වය

කිසියම් ආර්ථිකයක් තුළ විසින් පවතින නිෂ්පාදන සාධක ඒකරාඹි කරමින් නිෂ්පාදන කටයුතු සංවිධානය කිරීම, මෙහෙයුම් සහ අවදානම් දරමින් ප්‍රතිපත්තිමය තීරණ ගැනීම ව්‍යවසායකත්වය සි. නිෂ්පාදන සාධක අතරින් වඩා වැදගත් තැනක් ව්‍යවසායකත්වයට හිමි වේ. ව්‍යවසායකත්වය තුළින් නවෝත්පාදන සිදු වන නිසා ප්‍රාග්ධනය වර්ධනයට එය ප්‍රබල ලෙස බලපායි.

- ව්‍යවසායකයකු ඉටු කරන කාර්යභාරය පහත පරිදි වේ.

- නිෂ්පාදන සම්පත් සංවල කරවමින් කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් නිපදවීමට ප්‍රතිපත්තිමය තීරණ ගැනීම.
- නිෂ්පාදන කටයුතු සංවිධානය කිරීම
- නවසතාවන් හඳුන්වා දීම
- අවදානම් දීම

- ව්‍යවසායකත්වයේ ලක්ෂණ පහත පරිදි වේ.

- මානව සාධකයක් වීම
- ආරම්භක ගක්තිය
- අනියෝගවලට සාර්ථක ව මූහුණ දීමේ හැකියාව
- නායකත්ව ගුණාංග
- අනාගත දැක්ම

ව්‍යවසායකයා භා කළමනාකරුවා අතර වෙනස්කම් රාජියක් පවතී ව්‍යවසායකයා ගන්නා තීරණ ක්‍රියාවට නාවන්තේ කළමනාකරු ය. ව්‍යවසායකයාට ලැබෙන ප්‍රතිලාභය වන්තේ ලාභය ව්‍යවත්, කළමනාකරුගේ ඉපැයුම වන්තේ වැටුප සි. ව්‍යවසායකයා රක්ෂණය කළ තොහැනි අවදානමකට මූහුණදෙන තමුදු කළමනාකරුවා එවැනි අවදානමකට මූහුණ තොදේයි.

එලදායිතාව

යෙදුවම් ඒකකයකින් ලබා ගන්නා සාමාන්‍ය නිමැවුම එලදායිතාව ලෙස හැඳින්වේ. සාධක එලදායිතාවය ගණනය කරනුයේ,

නිමැවුම ප්‍රමාණය

සාධක එලදායිතාව = _____
යෙදුවම් ප්‍රමාණය

ඒලදායිතාව තීරණය කරන සාධක පහත පරිදි වේ.

- තාක්ෂණය
- මානව ප්‍රාග්ධනය
- කළමනාකරණය
- ගුම් විහැරුණය සහ විශේෂිකරණය

හිගකම

හිගකම සැම ආර්ථිකයකට ම පොදුවේ බලපාන කේන්ද්‍රිය ගැටුවකි. හිගකම සාලේක්ෂ සංකල්පයකි. එනම් මිනිස් වූවමනා සමග සාලේක්ෂ ව සලකා බලන සම්පත් ප්‍රමාණවත් නොවීම යි. හිගකම ගැටුව පැන නගිනුයේ සමාජයේ පවත්නා ප්‍රධාන ලක්ෂණ දෙකක් නිසාය.

එනම්,

1. යම් දෙන ලද අවස්ථාවක මිනිස්න්ගේ වූවමනා අසීමිත වීම.
2. යම් දෙන අවස්ථාවක එම වූවමනා සපුරා ගැනීමට අවශ්‍ය කරන හාන්චි හා සේවා නිෂ්පාදනය සඳහා යොදාගත හැකි සම්පත් ප්‍රමාණය සීමා වීම යි.

වෙළඳපාලක හාන්චියක හිගයක් පැවතීම සම්පත් හිගකම නොව හාන්චි තොග වෙළඳ පොලට ලගාවීමේ ප්‍රමාද දේශය මත ඇති වන්නකි. වෙළඳපාල තොග ලගා වීමෙන් පසු ව එම තත්ත්වය මග හැරී යයි.

හිග සම්පත් යොදා නිපදවන හාන්චි ආර්ථික හාන්චි වේ. ඒවායේ සැපයුම සීමා සහිත වේ.

ඉතා පිරිමැසුම් ලෙස සම්පත් හාවිතයට ගැනීම සම්පත් කාර්යක්ෂම ලෙස උපයෝගනය කිරීමක් වන අතර වූවමනා අසීමිතව පවතින තාක් කල් සම්පත් අරපිරිමැස්මෙන් හාවිත කළ ද හිගකම නැමැති ගැටුව විසඳිය නොහැකි ය.

හිගකම ආර්ථික විද්‍යාවේ කේන්ද්‍රිය ගැටුව ලෙස සැලකෙන්නේ, පහත සඳහන් හේතු නිසා ය.

1. සියලු ආර්ථික කාරකයන් මෙම ගැටුව පොදු වේ.
2. ඕනෑම සමාජයක් කුමක්, කොපමණ, කෙසේ, කා සඳහා නිපදවිය යුතු ද යන මූලික ආර්ථික ප්‍රශ්නවලට පොදුවේ මුහුණ දෙන නිසා
3. හිගකම සැම සමාජයකට ම පොදුවීම නිසා

නොරීම

සම්පත් හිග සහ විකල්ප ප්‍රයෝගනවලින් යුත්ත නිසාත් මිනිස්න්ට තමා කැමැති වූවමනා ඉවුකර ගැනීම වෙනුවට එක් වූවමනාවක් තොරීමට සිදු වේ. නිදසුන් ලෙස ඩුම් තුළ කරමාන්තකාලා ඉදිකිරීම, ගොවිතැන් කිරීම සහ කුඩා පිටි සැකසීම වැනි විකල්ප ප්‍රයෝගන පවතින විට එම, විකල්පයන් අතුරින් කුමන විකල්පය තෝරා ගනු ලබන්නේ ද යන්න තීරණය කිරීමට සිදු වේ.මේ නිසා ප්‍රමුඛත්වයක් දිය යුත්තේ කුමන වූවමනාවට ද, පසුව සපුරා ගැනීමට අපේක්ෂා කරන වූවමනා

කුමක් ද යන්න පුද්ගලයේද ව පෙළගැස්වීම සිදු කරයි. ආර්ථිකයක කුටුම්බ, ව්‍යාපාරික ආයතන, රජය සහ වෙනත් සංවිධාන විවිධ ආකාරයට තෝරීම කරයි.

- ආර්ථික පද්ධතියක් තුළ තෝරීමේ ප්‍රශ්නය හටගන්නේ ,

1. සම්පත්වල පවත්නා හිගකම හා
2. සම්පත්වල විකල්ප හාවිත හැකියාව මූල් කරගෙන යි

ආච්ස්‍රීක පිරිවැය

විකල්ප ප්‍රයෝගන අතුරින් එක් විකල්පයක් තෝරාගත් විට අනෙක් විකල්ප ආච්ස්‍රා කැප කිරීමට සිදු වේ මෙලෙස “ සම්පතක විකල්ප ප්‍රයෝගන අතුරින් එක් විකල්පයක් තෝරාගත හොත් ඒ වෙනුවෙන් කැප කරන රේග හොඳ ම විකල්පයේ වටිනාකම ආච්ස්‍රීක පිරිවැය නමින් හඳුන්වයි.

- ආච්ස්‍රීක පිරිවැය, මූර්ත පිරිවැය ලෙස ද ආර්ථික පිරිවැය ලෙස ද හඳුන්වයි.

නිදුසුන්

කළින් සඳහන් කළ නිදුසුන් භූමිය තුළ කරමාන්තගාලාවක් ඉදි කිරීම, ගොවිතැන් කිරීම සහ ක්‍රිඩා පිටි සැකසීම වැනි විකල්ප ප්‍රයෝගන පවතින විට, පුද්ගලයෙකු ඉහත භූමියේ විකල්ප ප්‍රයෝගන ඔහුගේ ප්‍රමුඛතාව මත පෙළගැස්වූ විට,

- 1 කරමාන්තගාලාවක් ඉදි කිරීම
- 2 ගොවිතැන් කිරීම
- 3 ක්‍රිඩා පිටිය ඉදි කිරීම වේ නම්

ඉහත භූමියේ විකල්ප ප්‍රයෝගන අතරින් ඔහු කරමාන්තගාලාවක් ඉදිකිරීම තෝරාගත් විට රේගට ඔහු කැප කරන හොඳ ම විකල්පය වන්නේ ගොවිතැන් කිරීම නම් කරමාන්තගාලාවක් ඉදි කිරීමේ ආච්ස්‍රීක පිරිවැය වන්නේ ගොවිතැන් කිරීමෙන් ලැබෙන අස්වැන්න යි.

ආච්ස්‍රීක පිරිවැය දන සංකල්පයක් වන අතර ආච්ස්‍රීක පිරිවැය දන අයයක් ගන්නේ ආර්ථික හාණ්ඩ සම්බන්ධයෙන් පමණි.

- තෝරීමක ආච්ස්‍රීක පිරිවැය සම්බන්ධයෙන් වැදගත් කරුණු

1. ආච්ස්‍රීක පිරිවැය මූල්‍ය සංකල්පයක් නොව මූර්ත සංකල්පයකි.

එනම් ආච්ස්‍රීක පිරිවැය පෙන්වන්නේ විකල්ප අතරින් එක් විකල්පයක් තෝරාගත් විට අහිමි වන රේග හොඳ ම විකල්පයේ මූර්ත වටිනාකම යි. එහි මූල්‍ය වටිනාකම නොවේ.

2. ආච්ස්‍රීක පිරිවැය ආත්මගත සංකල්පයකි.

එනම් ආච්ස්‍රීක පිරිවැය ප්‍රකාශ කළ හැක්කේ එම තෝරීම කරන පුද්ගලයාට පමණි. එය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ.

3. ආච්ච්‍රීක පිරිවැය නිසා බාහිර පිරිවැයක් ද හට ගනියි.

- ආච්ච්‍රීක පිරිවැය ඉනුත් අගයක් ගන්නා අච්ච්‍රී
- 1. සම්පත් අයිමිත ව පවතින විට (ආර්ථික තොවන හාන්ඩ තිබීම)
- 2. කිසියම් සම්පතකින් විකල්ප ප්‍රයෝගන තොමැති විට
- 3. සම්පත් හේවා වියුක්ත ව පවතින විට

හිගකම → තේරීම → ආච්ච්‍රීක පිරිවැය

මූලික ආර්ථික ප්‍රය්‍රීති

සම්පත්වල පවත්නා හිගකම සහ හිග සම්පත්වල විකල්ප ප්‍රයෝගන නිසා හැම සමාජයකට මූලික තේරීම් තුනක් කිරීම ට සිදු වේ.

එම තේරීම් තුන ඕනෑම සමාජයකට පොදු ය. ආර්ථික විද්‍යාවේ දී මූලික ආර්ථික ප්‍රය්‍රීති ලෙසින් හඳුන්වන්නේ එම තේරීම ය.

එම අනුව මූලික ආර්ථික ප්‍රය්‍රීති වන්නේ,

1. කුමක් / කොපමණ නිෂ්පාදනය කළ යුතු ද?
2. කෙසේ නිෂ්පාදනය කළ යුතු ද?
3. කා සඳහා නිෂ්පාදනය කළ යුතු ද?

කුමක් / කොපමණ නිෂ්පාදනය කළ යුතු ද?

සම්පත්වල හිගකම සහ හිග සම්පත්වල විකල්ප ප්‍රයෝගන තිබීම නිසා කවර සමාජයකට වුවද කුමක් / කොපමණ නිපදවනවා ද යන මූලික ආර්ථික ප්‍රය්‍රීතිය මූහුණ දීමට සිදු වේ.

නිදුසුන් :- හිග සම්පත් උපයෝගී කරගෙන,

රෝහල් හදනවාද පාසල් හදනවා ද?

කර්මාන්තකාලා හදනවා ද?

ත්‍රිඩා පිටි හදනවා ද?

පාරිභෝගික හාන්ඩ නිපදවනවා ද?

ප්‍රාග්ධන හාන්ඩ නිපදවනවා ද?

වශයෙන් නිපදවන හාන්ඩය තීරණය කිරීමට සිදු වේ.

එසේ ම නිපදවීමට තීරණය කළ හාන්ඩය කොපමණ ප්‍රමාණයකින් නිපදවීය යුතු ද යන්නත් තීරණය කළ යුතු ය.

නිදුසුන්:- රෝහල් කොපමණ ප්‍රමාණයක් ද?

කර්මාන්තකාලා කොපමණ ප්‍රමාණයක් ද?

ප්‍රාග්ධන හාන්ඩ කොපමණ ද?

මෙලෙසින් කුමන හාණේචයක් කොපමණ ප්‍රමාණයකින් නිපදවන්නේ ද යන්න තීරණය කොට ඒ සඳහා සම්පත් බෙදා වෙන් කිරීම කළ යුතු වේ. එසේ ම සම්පත්වලින් කොපමණ ප්‍රමාණයක් වර්තමාන පරිහෝජනයට යොදා ගන්නවා ද, කොපමණ ප්‍රමාණයක් අනාගත පරිහෝජනයට යොදා ගන්නවා ද / බෙදා හරිනවා ද යන්න තීරණය කළ යුතු වේ. කුමක් / කොපමණ නිපදවනවා ද යන්න තීරණය කොට ඒ සඳහා සම්පත් බෙදා වෙන් කිරීමක් සිදු වන නිසා කුමක් කොපමණ නිපදවනවා ද යන මූලික ආර්ථික ප්‍රශ්නය සම්පත් බෙදා වෙන් කිරීමේ ප්‍රශ්නය ලෙසින් ද හැඳින්වීය හැකි ය.

. කෙසේ නිෂ්පාදනය කළ යුතු ද?

කෙසේ නිපදවනවා ද යන මූලික ආර්ථික ප්‍රශ්නයෙන් අදහස් වන්නේ හාණේච හා සේවා නිෂ්පාදනය කිරීම සඳහා කුමන නිෂ්පාදන ඕල්ප ක්‍රමයක් කුමන තාක්ෂණයක් හාවිතා කළ යුතු ද යන්නයි. එනම් හාණේච නිපදවීමට කවර සම්පත්, කවර අනුපාතයකට හාවිත කළ යුතු ද යන්න තීරණය කළ යුතු වේ.

- හාණේච හා සේවා නිෂ්පාදනය කිරීම සඳහා

ශ්‍රම සුක්ෂම නිෂ්පාදන ඕල්ප ක්‍රමය සහ

ප්‍රාග්ධන සුක්ෂම නිෂ්පාදන ඕල්ප ක්‍රමය

ලෙස විකල්ප නිෂ්පාදන ඕල්ප ක්‍රම දෙකක් හාවිතා කළ හැකි ය.

- ග්‍රම සුක්ෂම

ග්‍රම වැඩියෙන් හා රේ සාපේක්ෂ ව ප්‍රාග්ධනය අඩුවෙන් යොදා ගන්නා නිෂ්පාදන ඕල්ප ක්‍රමය ග්‍රම සුක්ෂම නිෂ්පාදන ඕල්ප ක්‍රමය වේ

- ප්‍රාග්ධන සුක්ෂම

ප්‍රාග්ධනය වැඩියෙන් හා රේ සාපේක්ෂව ග්‍රමය අඩුවෙන් යොදා ගන්නා යොදා ගන්නා නිෂ්පාදන ඕල්ප ක්‍රමය ප්‍රාග්ධන සුක්ෂම නිෂ්පාදන ඕල්ප ක්‍රමය ලෙස හැඳින්වේ.

විකල්ප නිෂ්පාදන ඕල්ප ක්‍රම අතරින් කුමන හෝ එක් නිෂ්පාදන ඕල්ප ක්‍රමයක් හාවිතා කොට නිපදවීමක් සිදුවන නිසා කෙසේ නිෂ්පාදනය කළ යුතු ද යන මූලික ආර්ථික ප්‍රශ්නය නිෂ්පාදනය පිළිබඳ ප්‍රශ්නය ලෙසින් ද හැඳින්වේ.


කා සඳහා නිෂ්පාදනය කළ යුතු ද?

කා සඳහා නිපදවනවා ද යන්නෙන් අදහස් වන්නේ සමාජයේ සමස්ත නිෂ්පාදනය ක්‍රියාත්මක අතර බෙදී යනවා ද යන්න යි. එනම් හිග සම්පත් යොදා ගනීමින් නිෂ්පාදනය කරනු ලබන සීමිත හාණේච හා සේවා ප්‍රමාණය සමාජයේ ක්‍රියාත්මක විසින් හිමි කර ගනු ලැබේ ද? භුක්ති විදිනු ලැබේ ද? යන්න මෙයින් අදහස් වේ.

නිපදවන හාණේච භුක්ති විදිමේ හැකියාව රඳා පවතින්නේ ඒ ඒ පුද්ගලයන් ලබන ආදායම මත ය. සාධක හිමියෝ වැටුප් , බදු කුලී , පොලී හා ලාභ වශයෙන් ආදායම උපයති. ඒ ඒ

පුද්ගලයන් ලබන ආදායම වැඩි හෝ අඩු හෝ වන්නේ සාධක හිමිකාරත්වය සහ සාධක මිල පදනම් කරගෙන ය.

සාධක ආදායම් වැඩියෙන් ලබන අයට නිපදවන භාණ්ඩවලින් වැඩි ප්‍රමාණයක් භුක්ති විදිමට හැකියාව ලැබෙන අතර සාධක ආදායම අඩුවෙන් ලැබෙන අයට හැකි වන්නේ අඩු භාණ්ඩ ප්‍රමාණයක් භුක්ති විදිමට ය. මෙලෙසින් නිපදවන භාණ්ඩ ප්‍රමාණය භුක්ති විදිම ඒ ඒ පුද්ගලයින්ගේ ආදායම මත තීරණය වන නිසා කා සඳහා නිපදවිය යුතු ද යන්න ආදායම් බෙදී යාම පිළිබඳ ප්‍රශ්නය ලෙසින් ද හැදින්වේ.



ආර්ථික පද්ධති

මූලික ආර්ථික ප්‍රයෝග විසඳා ගැනීම සඳහා සමාජයක් තුළ ඒවත් වන මිනිසුන් විසින් නිර්මාණය කරනු ලැබ ඇති යන්ත්‍රණය හෙවත් ආයතනික වැඩ පිළිවෙළ ආර්ථික පද්ධතියක් හෙවත් ආර්ථික සංවිධානයක් ලෙස හැඳින් වේ.

ආර්ථික පද්ධතියක දී මිනිසා විසින් සකසා ගන්නා නීති මාලාවකට අනුව එහි ඇති ආයතන සමුහයක් ක්‍රියාත්මක වේ. එම ආයතන මිනිසුන් ගෙන් සමන්විත සර්ව ඒකක වන අතර, ඒ නිසා ම එහි ක්‍රියාකාරීත්වය ද සක්‍රීය වූවකි.

ආර්ථික පද්ධතියක මූලිකාංග,

ආර්ථික පද්ධතියක දී මිනිසා විසින් සකසා ගන්නා නීති මාලාවකට අනුව එහි ඇති ආයතන සමුහයක් ක්‍රියාත්මක වේ. මෙම ආර්ථික ආයතන ආර්ථික පද්ධතියක මූලිකාංග, ආයතනික ලක්ෂණ ආදි නම්වලින් ද හැඳින්වේ.

එවැනි වෙනස්කම් පැවතිය ද පොදුවේ ගත් විට ආර්ථික පද්ධතියක දක්නට ලැබෙන මූලිකාංග කිහිපයක් පහත දක් වේ.

- කුටුම්බ
- ආණ්ඩුව
- ව්‍යාපාරික අංශය
- කමිකරු සංවිධාන
- රාජ්‍ය නොවන සංවිධාන
- වෙළෙඳපොළවල්
- සානුබල
- තෙනෙතික ව්‍යුහය
- සිරිත් විරිත් සාම්ප්‍රදායන් හා සංස්කෘතිය

• මෙම මූලිකාංගයන් අතුරෙන් ආර්ථික පද්ධතියක තීරණගැනීම හා සම්බන්ධ වන විශේෂ පාර්ශ්ව වන්නේ කුටුම්බ, ආණ්ඩුව, ව්‍යාපාරික අංශය, කමිකරු සංවිධාන සහ රාජ්‍ය නොවන සංවිධාන ආදිය සි.

• කුටුම්බ

ආර්ථික පද්ධතියක ඇති වැදගත්ම ආයතනික ලක්ෂණයක් වන්නේ කුටුම්බ ය.එක ම අයවැයකින් එක ම ගහයක් තුළ එකට වාසය කරන පිරිසක් කුටුම්බයක් සේ සැලකේ.කුටුම්බයන් එක් අතකින් ගුම සැපයුම්කරුවන් වන අතර, නිෂ්පාදනය කරනු ලබනබාහේ හාණ්ඩ් හා සේවා සඳහා පාරිභෝගිකයන් වන්නේ ද කුටුම්බ ය.

එසේ ම නිෂ්පාදන සාධක පිළිබඳ අයිතිය ද කුටුම්බයන් සතුය

- කුටුම්බයන්ගේ කාර්යභාරය.

ය.කුටුම්බ විසින් ගනු ලබන ආර්ථික තීරණ ලෙසින් සැලැකෙන්නේ ද කුටුම්බයන්ගේ කාර්යභාර ය.

1. සාධක සැපයීම පිළිබඳ තීරණ ගැනීම
2. හාණ්ඩ හා සේවා මිලදී ගැනීම පිළිබඳ තීරණ ගැනීම
3. ආදායමෙන් කොපමණ පාරිභෝෂනය කරන්නේ ද කොපමණ ඉතිරි කරන්නේ දයන්න තීරණය ගැනීම

● ආණ්ඩුව

සැම රටක ම කුමන හෝ ස්වරුපයක ආණ්ඩුවක් පවතින අතර එය සතු ව විශාල අධිකාරියක් ද පවතී.

- ආණ්ඩුවක් සතු කාර්යභාරය පහත දැක් වේ.

1. ආර්ථික හා පෙළද්ගලික අයිතිවාසිකම් ආරක්ෂා කරදීම
2. කර්මාන්ත හා ව්‍යාපාර නියාමනය කිරීම
3. හාණ්ඩ හා සේවා සැපයීම
4. ආදායම් පුනර්ව්‍යාප්තිය
5. නීතිරීති හා ව්‍යවස්ථාවන් සැකසීම

● ව්‍යාපාරික අංශය

ආර්ථිකයක විවිධ ස්වරුපයේ ව්‍යාපාරික ආයතන පවතී.

නිදසුන්:- පෙළද්ගලික ආයතන , සමුපකාර , රාජ්‍ය ආයතන

- ව්‍යාපාරික අංශය සතු කාර්යභාරයන් පහත සඳහන් පරිදි දැක්වීය හැකි ය.

1. නිෂ්පාදන සම්පත් මිලදී ගැනීම
2. කුමක්, කොපමණ , කෙසේ , කා සඳහා නිපදවන්නේ ද යන්න තීරණය කිරීම
3. හාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම
4. සාධාරණ මිලකට හාණ්ඩ හා සේවා අලෙවී කිරීම

● රාජ්‍ය නොවන සංවිධාන

නුතන ආර්ථිකයන්හි වර්ධනය වෙමින් පවතින රාජ්‍ය නොවන සංවිධාන සතු කාර්යභාර රෝගක් පවතී.

නිදසුන්:-

- දිලිඥුකම තුරන් කිරීම
- පරිසර සංරක්ෂණය
- මානව අයිතිවාසිකම් (හිමිකම්) ආරක්ෂා කිරීම
- ස්වභාවික ආපදා තත්ත්වයන් දී අවතැන් වූ ජනතාවගේ සුහසාධනය වෙනුවෙන් කටයුතු කිරීම.

විකල්ප ආර්ථික පද්ධති

ආර්ථික පද්ධතියක් සූයාත්මක වන්නේ නීතිමති, සම්ප්‍රාය, සිරිත් විරිත් යනාදියෙන් සමන්විත ආයතනික වුහායක් අනුව ය. මෙම ආයතනික වුහායන්ගේ ස්වරුපයන් මත ආර්ථික පද්ධති අතර වෙනස්කම් දක්නට ලැබේ.

- එ අනුව ආර්ථික පද්ධති වර්ග කිරීම සඳහා භාවිත කරන නිර්ණ්‍යක ලෙස

- තීරණ සම්බන්ධිකරණ යාන්ත්‍රණය
- සම්පත් හිමිකාරීත්වයේ ස්වරුපය
- සානුබලවල ස්වහාවය

- තීරණ සම්බන්ධිකරණ යාන්ත්‍රණය

තීරණ සම්බන්ධිකරණ යන්ත්‍රණයේ ස්වරුපය යන නිර්ණ්‍යක මත ආර්ථික පද්ධති පහත පහත පරිදි වර්ග කළ හැකි ය.

- වෙළෙඳපොල ආර්ථික පද්ධති
- විධානගත (සැලසුම්ගත) ආර්ථික පද්ධති
- සම්පත් හිමිකාරීත්වයේ ස්වරුපය

නිෂ්පාදන සම්පත්වල හිමිකාරීත්වය හා දේපොල අධිකිවාසිකම්වල ස්වහාවය යන නිර්ණ්‍යක මත ආර්ථික පද්ධති පහත පරිදි වර්ග කළ හැකි ය.

- ධන්ශ්වර ආර්ථික පද්ධති
- සමාජවාදී ආර්ථික පද්ධති

දේපොල හිමිකාරීත්වය හා අධිකිවාසිකම අතින් ධන්ශ්වර ආර්ථික ක්‍රම හා සමාජවාදී ආර්ථික ක්‍රම අතර පැහැදිලි වෙනස්කම් දැකිය හැකිය. ධන්ශ්වර ආර්ථික පද්ධතියක දේපොල හිමිකම පෙළේගලික අංශය සතු වන අතර සමාජවාදී ආර්ථික පද්ධතියක සම්පත් හිමි කරගනු ලබන්නේ රජය විසිනි.

- සානුබලවල ස්වහාවය

විවිධ ආර්ථික පද්ධතිවල දක්නට ලැබෙන සානුබල ප්‍රධාන ස්වරුප කුනක් පෙන්නුම් කරයි.එනම්,

- ද්‍රව්‍යත්මක ප්‍රතිලාභ සහිත සානුබල
- සඳාවාරාත්මක සානුබල (ජනතාව වෙනුවෙන් මෙහෙවර)
- බලය පදනම් කරගත් සානුබල

- ද්‍රව්‍යාත්මක ප්‍රතිලාභ සහිත සානුබල

වෙළඳපොල ආර්ථික ක්‍රමයක ද්‍රව්‍යාත්මක සානුබල ප්‍රධානවේ. ලාභ ඉපැයීම සානුබලයකි.

විධාන මගින් මෙයෙන ආර්ථික පද්ධතිවල සානුබල ක්‍රියාත්මක වන්නේ අධිකාරී බලය කුණිනි.

- සදාචාරාත්මක සානුබල (ජනතාව වෙනුවෙන් මෙහෙවර)

ආචාර්යරයිම භාවමය පදනම් ඔස්සේ ද සානුබල ක්‍රියාත්මක වේ. ගුද්ධ, ස්වාභාවික විපත්, ආණ්ඩු බිඳ වැටීම වැනි සිදුවීම් නිසා ආර්ථිකයේ කම්පන හටගත් අවස්ථාවල දී සදාචාරා පදනම් ඔස්සේ, පුද්ගලයේ එම අවස්ථාවේ කළ යුතු තිවරදී දේ තිරණය කර, ඒ අනුව කටයුතු කරති. එයින් පුද්ගලයේ අහිපෝරණය වෙති.

- විකල්ප ආර්ථික පද්ධති

ආර්ථික පද්ධති වර්ග කිරීම සඳහා භාවිත කරන නිරණයක සියල්ලම සැලකිල්ලට ගෙන පහත පරිදි ආර්ථික පද්ධති වර්ග කළ හැකි ය.

- වෙළඳපොල ආර්ථික පද්ධති
- විධාන භා නියෝග පදනම් කරගත් ආර්ථික පද්ධති හෙවත් සැලසුම්ගත ආර්ථික පද්ධති
- මිශ්‍ර ආර්ථික පද්ධති

වෙළඳපොල ආර්ථික පද්ධති (ධනවාදී ආර්ථික ක්‍රමය, නිදහස් ව්‍යවසාය අර්ථ ක්‍රමය)

වෙළඳපොල අර්ථ ක්‍රමය යනු වෙළඳපොලෙහි ඉල්ලුම් භා සැපයුම් බලවේග අනුව තිරණය වන මිල මත මූලික ආර්ථික ප්‍රශ්න විසඳන ආර්ථික ක්‍රමයකි.

වෙළඳපොල ආර්ථිකයක මූලික ලක්ෂණ පහත පරිදි දැක්විය හැකි ය.

- දේපොල පිළිබඳ පෙළද්ගලික හිමිකමක් තිබීම
- නිදහස් ව්‍යවසාය භා තේරීමේ නිදහස
- තරගකාරී වෙළඳපොල තත්ත්ව
- ස්වාර්ථය මත පදනම් කරගත් සානුබල පැවතීම
- මිල යාන්ත්‍රණයේ ක්‍රියාකාරිත්වය
- පාරිභෝගික ස්වාධීපත්වය
- ආණ්ඩුවේ කාර්යභාරය සීමා සහිත වීම

- මිල යාන්ත්‍රණයේ ක්‍රියාකාරීත්වය
- වෙළඳපොල ආර්ථිකයක මූලික ආර්ථික ප්‍රශ්න විසඳීමේ සම්බන්ධීකරණ යාන්ත්‍රණය ලෙස මිල යාන්ත්‍රණය කටයුතු කරයි.
- වෙළඳපොල ක්‍රමයක මිල ඉතා වැදගත් කාර්ය තුනක් ඉටුකරයි. එනම්,

 - තොරතුරු හා සංඝා සැපයීමේ කාර්යය
 - සානුබල සැපයීමේ කාර්යය
 - සලාකනය කිරීමේ කාර්යය

වෙළඳපොල ආර්ථිකයක මිල යාන්ත්‍රණය අදාශ්‍යමාන හස්ථයක් ලෙස ක්‍රියාත්මක වෙයි

- ස්වාර්ථය මත පදනම් කරගත් සානුබල පැවතීම
- වෙළඳපොල අර්ථ ක්‍රමයක ආර්ථික ඒකකයන්හි හැසිරීම තීරණය කරන මූලික බලවේය ස්වාර්ථය සි. පරාර්ථය, සමාජ ගුහසාධනය වැනි කරුණු වෙළඳපොල ආර්ථිකයක සැලකිල්ලට නොගැනේ.
- දේපොල පිළිබඳ පොද්ගලික හිමිකමක් තිබේම
- වෙළඳපොල අර්ථ ක්‍රමයක පදනම පොද්ගලික දේපොල හිමිකම සි. පොද්ගලික දේපොල හිමිකම හා බැඳී ඇති නිදහස් ව්‍යවසාය වෙළඳපොල ආර්ථිකයක ප්‍රධාන ලක්ෂණයකි.

විධාන අර්ථ ක්‍රමය

මධ්‍යගත සැලසුම් අධිකාරියක් විසින් දෙනු ලබන නියෝග මගින්මූලික ආර්ථික ප්‍රශ්න විසඳාගනු ලබන අර්ථ ක්‍රමයක් විධාන අර්ථ ක්‍රමයක් ලෙස හැඳින්වේයි.

- මධ්‍යගත සැලසුමක් යටතේ මෙහෙයුවන ආර්ථික පද්ධතියක ලක්ෂණ

 - ගුමය හැර අනෙකුත් නිෂ්පාදන සම්පත්වල හිමිකාරීත්වය රුපය සතු වීම
 - මූලික ආර්ථික ප්‍රශ්න විසඳා ගැනීම සඳහා සැලසුම් ක්‍රියාවලිය යොදා ගැනීම
 - සමාජ ගුහසාධනය මත කටයුතු කිරීම
 - පොදු යහපත ය සඳහා කටයුතු කිරීම .

කුමක් කොපමණ, කෙසේ, කා සඳහා නිපදවනවාද යන මූලික ආර්ථික ප්‍රශ්න සඳහා විසයුම් මධ්‍ය සැලසුම් අධිකාරිය ගනු ලබයි.

- විධාන අර්ථ ක්‍රමයක දුර්වලතා පහත පරිදි දැක්විය හැකි ය.

 - සංවිධානය හා සම්බන්ධීකරණය පිළිබඳ ගැටලු
 - තත්ත්ව පාලනයේ බිඳ වැටීම
 - සානුබල ප්‍රමාණවත් නොවීම
 - පරීසර හායනය

මිගු ආර්ථික පද්ධති

මිගු ආර්ථික පද්ධති යනු වෙළඳපාල යාන්ත්‍රණය මගින් සම්පත් බෙදා වෙන් කිරීම හා සැලසුම් ක්‍රියාවලිය මගින් සම්පත් බෙදා වෙන් කිරීම බොහෝ දුරට එකිනෙකට සමාන ප්‍රමාණයෙන් පවත්වාගෙන යනු ලබන ආර්ථික ක්‍රමය සි.

මිගු ආර්ථිකයක ලක්ෂණ පහත පරිදි දැක්විය හැකි ය.

- ආර්ථිකයේ ප්‍රධාන ක්‍රියාකාරී අංශ වන්නේ පාරිභේදික නිෂ්පාදකයා, නිෂ්පාදන සම්පත් හිමිකරුවෙහා ආණ්ඩුව සි.
- පෙෂ්ඨලික අංශය අනිප්‍රේරණය කෙරෙන සාධකය ස්වාර්ථය වන අතර පොදු අංශය අනිප්‍රේරණය සාධකය පොදු යහපත ය.
- පෙෂ්ඨලික අංශය හා පොදු අංශය යන දෙක ම නිෂ්පාදන සම්පත් හිමිකරගෙන සිටී.
- සම්පත් බෙදා වෙන් කිරීම පිළිබඳ තීරණ සැලසුම් යාන්ත්‍රණය මගින්සිදු කරයි. පෙෂ්ඨලික මගින්තරගය ක්‍රියාත්මක වේ.
- ආණ්ඩුව ආර්ථිකය තුළ වැදගත් කාර්යභාරයක් ඉටු කරයි.

ඉහත ආර්ථික පද්ධති වලට අමතරව සිරින් විරින් සම්පූදායන්ට අනුව මූලික ආර්ථික ප්‍රශ්න විසඳන සාම්පූදායික ආර්ථික පද්ධතියද හඳුනා ගත හැකිය

ආර්ථික පද්ධතින්හි නව ප්‍රවණතා

දනවාදී ආර්ථිකවල සැලසුම් යාන්ත්‍රණයන් සමාජවාදී ආර්ථිකයන්හි මිල යාන්ත්‍රණයන් සහිත වූ විකල්ප මිගුණයක් දක්නට ලැබීම ආර්ථික පද්ධතින්හි නව ප්‍රවණතා සේ සැලකිය හැකි ය.

ආර්ථික පද්ධති සම්බන්ධ නව ප්‍රවණතා

- 1 සමාජීය වෙළඳපාල ආර්ථික
- 2 සමාජවාදී වෙළඳපාල ආර්ථික
- 3 සංඛ්‍යක සැලසුම්කරණ ආර්ථික

- සමාජීය වෙළඳපාල ආර්ථික

වෙළඳපාල ආර්ථික පද්ධතියක් තුළ සමාජ සාධාරණත්වය ඇති කිරීම සඳහා රජය මැදිහත් වන ආර්ථික සමාජීය වෙළඳපාල ආර්ථික නමින් හැඳින්වේ. එනම් සමාජ සාධාරණත්වය දූෂ්චරිතය නිර්මාණය කෙරෙන ආර්ථික පද්ධති සමාජීය වෙළඳපාල ආර්ථිකයයි.

සමාජීය වෙළඳපාල ආර්ථික ක්‍රමය බිජිව ඇත්තේ ලිබරල් වෙළඳපාල ආර්ථික ක්‍රමයට එරෙහිව ය. ලිබරල් වෙළඳපාල අරථ ක්‍රමයක් තුළින් පෙන්වා දෙන්නේ රාජ්‍ය මැදිහත්වීමකින් තොරව නිදහස් වෙළඳපාල බලවේග මගින් ආර්ථිකය ක්‍රියාත්මක වීමට ඉඩ දිය යුතු බවයි.

වෙළඳපාල ආර්ථික පද්ධතියට රුපය මැදිහත් වීම පුද්ගල නිදහස සීමා කිරීමටත් වෙළඳපාල යාන්ත්‍රණය කාර්යක්ෂමතාව ගිලිහි යාමටත් හේතු වන බව ලිබරල්වාදීන්ගේ අදහසයි.

ලිබරල්වාදීන්ගේ අදහස ප්‍රතික්ෂේප කරන සමාජයිය වෙළඳපාල ආර්ථික පද්ධතියට පක්ෂ වූවන්ගේ අදහස වන්නේ සමාජ සාධාරණත්වය ඇති කිරීම සඳහා වෙළඳපාල ආර්ථික පද්ධතියට රුපය මැදිහත්විය යුතු බවයි.

සමාජය වෙළඳපාල ආර්ථිකයන්හි නිෂ්පාදන සම්පත් පොද්ගලික අංශය සතු වූව ද සම්පත් හාවිතය පිළිබඳ විශාල බලපෑමක් රුපයෙන් කෙරේ.

ආර්ථික, දේශපාලන, සිවිල්, සමාජ, සංස්කෘතික යන මානව හිමිකම් ආරක්ෂා කිරීමට රුපය මැදිහත් වී පුළුල් සමාජ ජාල ක්‍රියාත්මක කරයි. සමාජයිය වෙළඳපාල ආර්ථිකයක පුරවැසියන්ගේ මූලික අයිතින් අනතුරට ලක් වන හේ උල්ලෙන්සනය වන තත්ත්වයන්හි දී ඔවුන්ට ආරක්ෂාවක් රුපය විසින් සපයනු ලැබේ. සේවයේ යෙදී සිටිය දී හට ගන්නා හඳිසි අනතුරු, අසත්‍යිප තත්ත්වයන්, වියපත් වීම, දැලිදු බව, විරෝධියාව, දරුවන් හඳා වඩා ගැනීම වැනි ආපදා තත්ත්වයන්හි දී සමාජය වෙළඳපාල ආර්ථිකයක රුපය එහි පුරවැසියන් වෙත සමාජ ආරක්ෂණ ජාලයක් සපය යි.

රුපයේ මෙවැනි සමාජ ආරක්ෂණ ජාල සැපයීම සඳහා අවශ්‍ය අරමුදල් බොහෝමයක් සපයා ගන්නේ පුරවැසියන්ගෙන් බඳු අය කිරීමෙනි. සමාජය වෙළඳපාල ආර්ථිකයක රුපයේ ඉහළසාධනය තමන් වෙත ලැබෙන බැවින් පුරවැසියන් ද රුපයට කැමැත්තෙන් බඳු ගෙවීම සිදු කරයි.

සමාජය වෙළඳපාල ආර්ථික පද්ධති පවතින රටවල් සඳහා නිදසුන් ලෙස
නොරැව්, ස්ථිවිනය, පින්ලන්තය ආදිය දක්විය හැකි ය.

- සමාජවාදී වෙළඳපාල ආර්ථික

සමාජවාදී වෙළඳපාල ආර්ථික ලෙසින් හැඳින්වෙන්නේ මූලික වශයෙන් සමාජවාදී දරුණුනයන් මත මෙහෙය වෙන කිසියම් දුරකට වෙළඳපාල බලවේගවලට ක්‍රියාත්මක වීමට ඉඩ සලසා ඇති ආර්ථික පද්ධතින් ය.

සමාජවාදී වෙළඳපාල ආර්ථික සමාජයිය වෙළඳපාල ආර්ථිකවලට වඩා භාත්පසින් ම වෙනස් ය. සමාජවාදී වෙළඳපාල අර්ථ ක්‍රමයක් තුළ නිෂ්පාදන සම්පත් රුපය සතු ය. එහෙත් සම්පත් හාවිතය පිළිබඳ තීරණ ගැනීම පොද්ගලික අංශය සතු ය. එනම් වෙළඳපාල බලවේගවලට අනුව නිෂ්පාදන ආයතනවලට නිෂ්පාදන ප්‍රමාණය භා භාණ්ඩවල මිල තීරණය කිරීමේ අයිතිය පවතී.

සමාජවාදී වෙළඳපාල ආර්ථිකයන් සඳහා නිදසුන් ලෙස
චිනය, භාගේරියාව භා බල්ගේරියාව දක්විය හැකි ය.

- සංයුත සැලසුම්කරණ ආර්ථික

සංයුත සැලසුම්කරණ ආර්ථික පද්ධති ද වර්තමාන ලෝකයේ දක්නට ලැබෙන ආර්ථික පද්ධතිවල නව ප්‍රවණතාවයකි වෙළඳපාලවල පවතින අපුරණ තොරතුරු පිළිබඳ ප්‍රශ්නය නිරාකරණය

කරමින් ආර්ථික ක්‍රියාකාරීකාව කාර්යක්ෂම කිරීම සඳහා රජය මැදිහත්වේම සංයුත් සැලසුම්කරණය යි. එහි දී

වෙළඳපොල මගින් ලබා දෙන සංයුතා පූර්ණ බැවින් පොද්ගලික ව්‍යවසායකයන්ගේ විමධ්‍යගත සැලසුම්කරණයට රජය මැදිහත් වී දිකානතිය ලබා දෙයි. එනම් ආර්ථිකයේ පොද්ගලික ව්‍යවසායකයින් ස්වකිය සැලසුම් පිළියෙළ කරනු ලබන්නේ සමස්ත ආර්ථිකය උදෙසා රජය ලබා දෙන ඉලක්ක, අරමුණු හා ප්‍රතිපත්ති මාලාවක් මත ය.

සංයුත් සැලසුම් ක්‍රියාත්මක වන රටවල් සඳහා නිදසුන් ලෙස
ප්‍රංශය, ජර්මනිය වැනි රටවල් දැක්විය හැකි ය.

ආර්ථික පද්ධතියක කාර්ය සාධනය ඇගයීමේදී නිර්ණායක

- පූර්ණ සේවා නියුත්තිය
- ආර්ථික කාර්යක්ෂමතාව
- ආර්ථික වෘත්තිය
- මිල සේවායිතාව
- සාධාරණ ආදායම් ව්‍යාප්තිය
- බාහිර සේවායිතාව
- පාරිසරික ගුණාත්මකභාවය
- ආර්ථික නිදහස

නිෂ්පාදන හැකියා මායිම් ව්‍යුහ (නිෂ්පාදන බාරිතා ඉම, නිෂ්පාදන ගෙවාතා පර්යන්තය, විහව නිෂ්පාදන හැකියා සීමාව)

යම දෙන ලද අවස්ථාවක දී ආර්ථිකයක් සතු සියලුම සම්පත් පවත්නා තාක්ෂණය යටතේ උපරිම කාර්යක්ෂමතාවෙන් උපයෝග්‍යනය කොට, කිසියම් හාන්චි දෙකකින් තීපුවිය හැකි උපරිම හාන්චි සංයෝග සම්බන්ධ කොට අදින ලද රේඛාව නිෂ්පාදන හැකියා මායිම් ව්‍යුහ ලෙස හැඳින්වේ.

- ආර්ථිකයක නිෂ්පාදන හැකියාව තීරණය කරන සාධක
1 සම්පත් සම්භාරය

- හොතික ප්‍රාග්ධනය
- මානව ප්‍රාග්ධනය
- සමාජ ප්‍රාග්ධනය
- ස්වාභාවික ප්‍රාග්ධනය

2 සාධක එලදායිතාව

- තාක්ෂණය
 - කළමනාකරණය
- නිෂ්පාදන හැකියා මායිම් වකුය නිර්මාණය කිරීමේ දී කරණු ලබන උපකළුපන
- භාණ්ඩ වර්ග දෙකක් පමණක් නිපදවීම
 - ආර්ථිකය සතු සම්පත් සම්භාරය ස්ථාවර වීම
 - අදාළ කාලය තුළ තාක්ෂණය නොවෙනස් ව පැවතීම
 - සම්පත් පුරුණ හා උපරිම කාර්යක්ෂමතාවයෙන් යුත්ත ව උපයෝගනය කිරීම

නිෂ්පාදන හැකියා මායිම් වකුයක බැඳුම

නිෂ්පාදන හැකියා මායිම් වකුයක් මත ගමන් කරන විට එක් භාණ්ඩයක නිශ්චිත ප්‍රමාණය බැඳින් වැඩි කරන විට අනෙක් භාණ්ඩයෙන් කැප කිරීමට සිදු වන ප්‍රමාණය අතර අනුපාතය, අනුක්මණය හෙවත් බැඳුම ලෙස හැඳින්වේ.

එම බැඳුම මගින්අාන්තික ආවස්ථීක පිරිවැය දක්වේ.

- නිෂ්පාදන හැකියා මායිම් වකුයක ආන්තික ආවස්ථීක පිරිවැය හැකිරෙන ආකාරය අනුව ස්වරූප කිහිපයක් පවතී. එනම්


1. ස්ථාවර ආවස්ථීක පිරිවැය
2. වැඩින ආවස්ථීක පිරිවැය

ස්ථාවර ආවස්ථීක පිරිවැය

නිෂ්පාදන හැකියා මායිමක් මත ගමන් කිරීමේ දී එක් භාණ්ඩ වර්ගයකින් නිශ්චිත ප්‍රමාණය බැඳින් වැඩි කිරීමේ දී අනෙක් භාණ්ඩයෙන් කැප කරන ප්‍රමාණය නොවෙනස් ව පවතින තත්ත්වයක් ස්ථාවර ආවස්ථීක පිරිවැය වශයෙන් හඳුන්වයි.

ලක්ෂය	X භාණ්ඩය	Y භාණ්ඩය	X හි ආන්තික ආවස්ථීකරිවැය
A	0	50	
B	5	40	2
C	10	30	2
D	15	20	2
E	20	10	2
F	25	0	2

$X \text{ හි } \text{ආවස්ථීක} =$ _____	කැපකරන ලද භාණ්ඩ ප්‍රමාණය
පිරිවැය	වැඩි කරන ලද භාණ්ඩ ප්‍රමාණය 10
$B =$ _____	
	$= 2 Y$




ස්ථාවර ආවස්ථීක පිරිවැය ඇතිවේමට හේතු

- සම්පත් සමඟාතීය වීම
- එක නිෂ්පාදනයක් සඳහා යොදා ගැනෙන තාක්ෂණය අනෙක් නිෂ්පාදනය සඳහා පූර්ණ ආදේශනය වීම

වැඩින ආවස්ථීක පිරිවැය

නිෂ්පාදන හැකියා මායිම මත ගමන් කිරීමේ දී කිසියම් භාණ්ඩ වර්ගයක නිශ්චිත ප්‍රමාණය බැඟින් වැඩි කරන විට අනෙක් භාණ්ඩයෙන් කැප කරන ප්‍රමාණය කුමයෙන් වැඩි වන තත්ත්වයක් වැඩින ආවස්ථීක පිරිවැය වශයෙන් හඳුන්වයි.



සාන්ඩි සංයෝගය	x නිෂ්පාදනයේ ආවස්ථික පිරිවැය $\frac{-\Delta y}{+\Delta x}$	y නිෂ්පාදනයේ ආවස්ථික පිරිවැය $\frac{-\Delta x}{+\Delta y}$
A - B	$\frac{-20}{20} = -1.0$	$\frac{-20}{20} = -1.0$
B - C	$\frac{-30}{20} = -1.5$	$\frac{-20}{30} = -0.6$
C - D	$\frac{-40}{20} = -2.0$	$\frac{-20}{40} = -0.5$
D - E	$\frac{-50}{20} = -2.5$	$\frac{-20}{50} = -0.4$
E - F	$\frac{-60}{20} = -3.0$	$\frac{-20}{60} = -0.3$

වැඩෙන ආවස්ථික පිරිවැය ඇති වීමට හේතු

- තාක්ෂණය අනෙක් නිෂ්පාදනය සඳහා පූර්ණ ආදේශනය වීම
- සම්පත් සම්පාදනය නොවීම
- එක් නිෂ්පාදනයක් සඳහා කාර්යක්ෂම වන සම්පත් අනෙක් නිෂ්පාදනය සඳහා කාර්යක්ෂම නොවීම

ඉහත සඳහන් ආවස්ථික පිරිවැය තත්ත්වයන් අතරින් වඩාත් තාත්ත්වික බව, පෙන්නුම් කරනුයේ වැඩෙන ආවස්ථික පිරිවැය ඩී.එලැවින් එයට වැඩෙන ආවස්ථික පිරිවැය තීකිය යැයි කියනු ලැබේ

ඉහත ආවස්ථික පිරිවැය තත්ත්වයන් 2 කට අමතරව හීනවන හා මිගු ලෙප ආවස්ථික පිරිවැය තත්ත්වයන් දෙකක්ද පවතී

නිෂ්පාදන හැකියා මායිම් වකුයක හැඩිය තීරණය වන්නේ ආන්තික ආවස්ථික පිරිවැයේ හැසිරීම මතය


සූක්ෂ්ම ආර්ථික විද්‍යා සංකල්ප නිෂ්පාදන හැකියා මායිම් ඇසුරෙන්

ආර්ථික විද්‍යාවේ සූක්ෂ්ම ආර්ථික විද්‍යා සංකල්ප සහ සාර්ථක ආර්ථික විද්‍යා සංකල්ප නිෂ්පාදන හැකියා මායිම් වකුයක් ඇසුරෙන් තිරුපණය කළ හැකිය.

- සූක්ෂ්ම ආර්ථික විද්‍යා සංකල්පවලට නිදුසුන් කිහිපයක් පහත සඳහන් වේ.

- හිගකම
- විකල්ප ප්‍රයෝගන
- තේරීම
- ආවස්ථික පිරිවැය
- නිෂ්පාදන කාර්යක්ෂමතාව
- සම්පත් බෙදා වෙන් කිරීමේ කාර්යක්ෂමතාව

- හිගකම, විකල්ප ප්‍රයෝගන සහ තේරීම යන සංකල්ප නිෂ්පාදන හැකියා මායිම් වකුයක් ඇසුරෙන්



- ඉහත දක්වා ඇති ප්‍රස්ථාරයට අනුව A ලක්ෂයෙන් පෙන්වුම් කරන හාණේචි සංයෝගය නිපදවීමට ආර්ථිකයේ පවතින සම්පත් ප්‍රමාණවත් නොවන බැවින් A ලක්ෂයෙන් හිගකම පෙන්වුම් කරයි.

ආර්ථිකයකට නිෂ්පාදන හැකියා මායිම් වකුයට පිටතින් පිහිටි ලක්ෂයක් පරිභෝගනය කළ හැකි වන්නේ විදේශ වෙළඳාමට සහභාගි වී පුවමාරුවේ වාසි ලබාගත හැකි නම් පමණි


- ඉහත නිෂ්පාදන හැකියා මායිම තුළ විකල්ප නිමවුම් සංයෝග රාජියක් පවතී. B හා C ලක්ෂවලින් එම සංයෝග පෙන්වයි. ආර්ථිකයක් එම සංයෝග අතරින් එක් සංයෝගයක් තෝරා ගත යුතුවේ. ඉහත නිදසුනට අනුව B හා C සංයෝගයන්ගෙන් එක් සංයෝගයක් තෝරා ගැනීමට සිදු වේ.
- කිසියම් ආර්ථික කටයුත්තකදී හිග සම්පත් අතරින් තෝරීම් කරන විට ඒ වෙනුවෙන් අත්හරිනු ලබන ර්ලග භෞද ම විකල්ප අවස්ථාව ආවස්ථික පිරිවැය වශයෙන් හඳුන්වනු ලබයි.

ආර්ථික කාර්යක්ෂමතාව

ආර්ථික කාර්යක්ෂමතාව ඇතිවේමට ඉටුවිය යුතු කොන්දේසි 02 කි.

1 නිෂ්පාදන කාර්යක්ෂමතාව සහ


2 සම්පත් බෙදා වෙන් කිරීමේ කාර්යක්ෂමතාව



නිෂ්පාදන කාර්යක්ෂමතාව

නිෂ්පාදන කාර්යක්ෂමතාව යනු, ආර්ථිකයක සියලු සම්පත්වලින් වැඩි ම එලදායිතාවක් ලබාගත හැකි වේම සි. මෙය නිෂ්පාදන හැකියා මායිම මත පිහිටි ලක්ෂණය මගින්පෙන්විය හැකිවේ. මේ සඳහා අවශ්‍ය ප්‍රධාන කොන්දේසී 2 වනුයේ,

- පුරුණ සේවා නියුක්තිය හා
- පුරුණ නිෂ්පාදනයයි.



නිෂ්පාදන කාර්යක්ෂමතාව නිෂ්පාදන හැකියා මායිම මත පිහිටි A,B,C යන සිනැම ලක්ෂණය මගින්පෙන්විය හැකිවේ.

සම්පත් බෙදා වෙන් කිරීමේ කාර්යක්ෂමතාව

සම්පත් බෙදා වෙන් කිරීමේ කාර්යක්ෂමතාව යනු, ආර්ථිකයේ පවතින සිම්ත සම්පත් සමාජවරණයට ගැලැපෙන ආකාරයට බෙදා වෙන් කිරීම වේ. මෙහි දී ඉටුවිය යුතු කොන්දේසීය වනුයේ, ආන්තික ප්‍රතිලාභය ආන්තික පිරිවැයට සමාන වීම ($MC=MB$)වේ.


- ආන්තික ප්‍රතිලාභය (MB)

කිසියම් භාණ්ඩයකින් අතිරේක එකකයක් පරිභෝරණය කිරීමෙන් ලැබෙන ප්‍රතිලාභය ආන්තික ප්‍රතිලාභය සි. එය භාණ්ඩය සඳහා පාරිභෝගිකයා ගෙවීමට කැමති උපරිම මිල වේ. එම නිසා ආන්තික ප්‍රතිලාභය (MB) මිලට (P) සමාන වේ.

- ආන්තික පිරිවැය(MC)

කිසියම් භාණ්ඩයක නිමැවුම එක් එකකයකින් වැඩි කරනවිට මූලු පිරිවැයට අලුතෙනි එකතුවන ප්‍රමාණය ආන්තික පිරිවැය(MC) වේ.


මෙම නිසා සම්පත් බෙදා වෙන් කිරීමේ කාර්යක්ෂමතාව දී ඉටුවිය යුතු කොන්දේසීය වනුයේ, $MC=MB=P$ වේ. මෙම කොන්දේසීය ඉටු වන්නේ නිෂ්පාදන හැකියා මායිමෙහි එක් ලක්ෂණයක දී පමණි.



සම්පත් බෙදා වෙන් කීරීමේ කාර්යක්ෂමතාව හා නිෂ්පාදන කාර්යක්ෂමතාව යන දෙකෙහි ම එකතුව ආර්ථික කාර්යක්ෂමතාව වේ.

ආර්ථික කාර්යක්ෂමතාව

ආර්ථික කාර්යක්ෂමතාව = නිෂ්පාදන කාර්යක්ෂමතාව + සම්පත් බෙදා වෙන් කිරීමේ
කාර්යක්ෂමතාව




නිෂ්පාදන කාර්යක්ෂමතාව නිෂ්පාදන හැකියා මායිම මත පිහිටි A,B,C යන ලක්ෂ වලින් පෙන්වුම් කළද ආර්ථික කාර්යක්ෂමතාව පෙන්වුම් කරන්නේ A ලක්ෂයෙන් පමණි

සාර්ව ආර්ථික විද්‍යා සංකල්පව නිෂ්පාදන හැකියා මායිම ඇසුරෙන්

- පුරුණ සේවා නියුක්තිය
- උග්‍ර සම්පත් උපයෝගනය
- ආර්ථික පසුබැඩීම
- ආර්ථික අවපාතය
- ආර්ථික වර්ධනය
- වර්තමාන පරිහෝජනය හා අනාගත පරිහෝජනය අතර සම්පත් බෙදා හැරීම
- ආර්ථික බිඳ වැටීම
- පුරුණ සේවා නියුක්තිය


ආර්ථිකයක පවත්නා සියලු ම සම්පත් එලදායි ලෙස නිෂ්පාදනය ක්‍රියාවලියක සේවා නියුක්ත කරවීම පුරුණ සේවා නියුක්තිය ලෙස හඳුන්වයි. පුරුණ සේවා නියුක්තිය නිෂ්පාදන හැකියා මායිම මත පිහිටි ලක්ෂයකින් පෙන්නුම් කරයි.



- උග්‍ර සම්පත් උපයෝගනය

උග්‍ර සේවා නියුත්ක්තිය යනු සම්පත් උපරිම එලදායිතාවක් තොලැබෙන ආකාරයෙන් සම්පත් සේවා නියුත්ක්ත කරවීම වේ. මෙහිදී ආච්චරීක පිරිවැයකින් තොරව නිමැවුම වැඩිකළ හැකිය නිදසුන :- උපාධිධාරියෙක් කළමනාකරණ සේවයේ රකියාවක නිරත වීම


කාර්මික
භාණ්ඩ



B ලක්ෂයෙන් පෙන්නුම් කරනුයේ
උග්‍ර සේවා නියුත්ක්ත තත්ත්වයකි. B
ලක්ෂයෙන් ආර්ථිකයේ සේවා වියුත්ක්ත
තත්ත්වය ද පෙන්නුම් කළ හැකිය.

- ආර්ථික පසුබැඩීම

ආර්ථික පසුබැඩීම යනු භාණ්ඩ හා සේවා සඳහා ආර්ථිකයේ ඉල්ලුම අඩුවීම හේතුවෙන් නිෂ්පාදනය පහළ යාම ආර්ථික පසු බැඩීමකි. ආර්ථික පසු බැඩීම කෙටි කාලීන තත්ත්වයක් වන අතර පසු බැඩීම තත්ත්වය හේතුවෙන් සේවා වියුත්ක්ත තත්ත්වය ඉහළ යයි. ඉහත ප්‍රස්තාර සටහනට අනුව A ලක්ෂයේ සිට B ලක්ෂය දක්වා මායිම වකුය තුළට ගමන් කිරීමෙන් මෙය පෙන්නුම් කළ හැකිය.



ආර්ථික පසුබැඩීම A ලක්ෂයේ සිට
B ලක්ෂය දක්වා මායිම වකුය පළට
ගමන් කිරීමෙන් මෙය පෙන්නුම්
කළ හැකිය.

රටක නිෂ්පාදන බාරිතාව වෙනස් වීමට බලපාන ප්‍රධාන සාධක

- සම්පත් සම්භාරය වෙනස් වීම


- එලදායිතාව වෙනස් වීම

ආර්ථිකයේ සම්පත් සම්භාරය හා තාක්ෂණයේ වෙනස් වීම හේතුවෙන් එම ආර්ථිකයේ නිෂ්පාදන බාරිතාව නැතහොත් නිෂ්පාදන හැකියාව වෙනස් වේ. ආර්ථිකයක සම්පත් සම්භාරය වෙනස් වීම ආකාර දෙකකින් සිදු විය හැකි ය. එනම් සම්පත් සම්භාරය වැඩි වීම හා අඩු වීම යි.

- ආර්ථික අවපාතය

ආර්ථික පසුබැසීමක දිගු කාලීන තත්ත්වය ආර්ථික අවපාතයක් වශයෙන් හඳුන්වයි. මෙහි දී සේවා වියුක්ත ව පවතින සම්පත් විනාශ වීමකට හාර්ථය විය හැකි බැවින් ආර්ථිකයේ සම්පත් සම්භාරය අඩු වී නිෂ්පාදන හැසියා මායිම වමට විතැන් වේ.

කාර්මික
භාණ්ඩ



ආර්ථිකයක සම්පත් සම්භාරය අඩු වීම මගින් නිෂ්පාදන හැකියාව අඩු වන අතර නිෂ්පාදන හැකියා මායිම වමට විතැන් වේ.

නිදුසුන්:- යුද්ධ කටයුතු හේතුවෙන් සම්පත් විනාශ වීම, ස්වභාවික විපත්, සුනාම්, ගං වතුර උවදුරු, නාය යැමි ආදිය, විදේශ ආයෝජන අඩුවීම


ආර්ථිකයක සම්පත්වල එලදායිතාව අඩු වීම මගින්වම ආර්ථිකයේ නිෂ්පාදන හැකියාව පහළ ගොස් නිෂ්පාදන හැකියා මායිම වමට විතැන් වේ.

නිදුසුන්:- ප්‍රහුණු ගුමිකයන් රටින් බැහැර වීම, පැරණි ගිල්ප ක්‍රම භාවිතය

- ආංදික අවපාතය


තාක්ෂණය පිරිහිම සම්පත් සම්භාරයේ විනාශ වී වැනි කිසියම් හේතුවක් නිසා එක් භාණ්ඩ වර්ගයක පමණක් සිදුවන නිමැවුමේ පහළ යාම ආංදික අවපාතය

- එය කිසියම් ආකාරයට අසමතුලිත අවපාතය




කෘෂි අංශයේ පමණක් සිදුවූ සම්පත් සම්භාරයේ හෝ එලදායිතාවයේ විනාශවීමක් නිසා කෙසි අංශයේ පමණක් ජ්‍රේක වතුය වමට විතැන් වේ

ආර්ථික අවපාතයේ කෙටි කාලීන තත්ත්වයකදී එනම්, සම්පත් විනාශ වීමකට භාජනය වී නොතිබුණහාත් ලක්ෂායකින් ද වමට විතැන් වියහැකි ය.



- ආර්ථික වර්ධනය
ආර්ථික වර්ධනය යනු ආර්ථිකයක මූල්‍ය නිෂ්පාදනය අඛණ්ඩව දිගු කාලයක් ඉහළ යාමය.
ආර්ථික වර්ධනයේ දී නිෂ්පාදන හැකියා මායිම දකුණට විතැන් වේ.



සම්පත් සම්බාරය වැඩි වීම හේතුවෙන් ආර්ථිකයේ නිෂ්පාදන හැකියාව වැඩි වී නිෂ්පාදන හැකියා මායිම දකුණට විතැන් වේ.

නිදුසුන්:- නව සම්පත් සොයා ගැනීම, සම්පත් සඳහා නව හිමිකාරීත්වයක් ලැබීම, විදේශ රටවලින් සම්පත් ගලා එම, නව තාක්ෂණ ක්‍රම මගින්සම්පත් ප්‍රමාණය වැඩි කර ගැනීම, විදේශ ණය හා ආධාර හා ආයෝජන ඉහළ යාම.


ආර්ථිකයක සම්පත්වල එලදායිතාවය ඉහළ යාම මගින්ම ආර්ථිකයේ නිෂ්පාදන හැකියාව ඉහළ ගොස් නිෂ්පාදන හැකියා මායිම දකුණට විතැන් වේ.

නිදුසුන්:- තාක්ෂණික දියුණුව, නව කිල්ප ක්‍රම, රජය මගින් ගුම්කයන් ප්‍රහුණු කිරීම.

- ආංශික වෘද්ධය



තාක්ෂණය දියුණු වීම වැනි කිසියම් හේතුවක් නිසා එක් භාණ්ඩ වර්ගයක පමණක් සිදුවන නිමැශුමේ ඉහළ යාම ආංශික වෘද්ධයකි. එය කිසියම් ආකාරයට අසමතුලිත වෘද්ධයකි

එලදායිතාව වැඩි වීම එක් අංශයක පමණක් සිදු වුවහොත් නිෂ්පාදන හැකියා මායිම දකුණට විතැන් වනුයේ එම අක්ෂයෙන් පමණි.



වර්තමානයේ ආර්ථිකය තම හිග සම්පත් හා විත කරන ආකාරය මත, එම ආර්ථිකයට උරුම වන අනාගත සම්පත් සම්භාරය

වර්තමානයේ ආර්ථිකය තම හිග සම්පත් හා විත කරන ආකාරය මත, එම ආර්ථිකයට උරුම වන අනාගත සම්පත් සම්භාරය තීරණය වනු ඇත. වර්තමානයේ දී ඉහළ සම්පත් ප්‍රමාණයක් පරිහෝජනය සඳහා කැප කළහොත් අනාගතයේ දී ආර්ථිකයේ වර්තමානයේ ප්‍රාග්ධන හා න්‍යුත් නිෂ්පාදනය අඩු වනු ඇත. එලෙස ප්‍රාග්ධන හා න්‍යුත් නිෂ්පාදනය අඩුවේ හේතුවෙන් අනාගත නිෂ්පාදන හැකියාව පහළ වැවෙන අතර ආර්ථික වෘද්ධියට එය බාධාවක් වේ.



වර්තමානයේ පරිහෝජනය හා අනාගත පරිහෝජනය අතර සම්පත් වෙන් කරන ආකාරය, ආර්ථික වෘද්ධිය තීරණය කරන වැදගත් සාධකයකි.

ආදර්ශ ප්‍රයෝග

(01) ආර්ථික තොවන සම්පත් වල පවතින සුවිශේෂී ලක්ෂණයක් හඳුනාගන්න.

1. සැම විටම අසීමිතව ලබාගත හැකිවීම
2. මිලක් ගෙවීමකින් තොරව ලබාගත හැකිවීම
3. සැපයුමක් පවතින විට පිරිවැයකින් තොරව ලබාගත හැකිවීම
4. ආර්ථික හාන්ච් බවට පත් කළ තොහැකිවීම
5. උපයෝගීතාවයක් තොමැතිවීම

(02) පහත සඳහන් දැ අතුරින් සමාජ ප්‍රාග්ධනයට අයත් වන්නේ, මොනවාද?

1. පාසල් හා රෝහල් ගොඩනැගිලි
2. වරාය හා ගුවන් තොවුපල පහසුකම්
3. අධ්‍යාපනය හා සෞඛ්‍ය සේවා.
4. අර්ධ නිම් ද්‍රව්‍ය හා නිම් හාන්ච්
5. ගොවී සංවිධාන හා ක්‍රිඩා සමාජ

(03) අර්ථිකයක පවතින සම්පත් සම්භාරය පූර්ණ හා උපරිම කාර්යක්ෂමතාවයෙන් නිෂ්පාදනයට යෙදුවූ වේ,

1. එක් හාන්චියක නිමැවුම වැඩිකිරීමට තවත් හාන්චියක නිමැවුම අඩුකළ යුතු වේ.
2. ආවස්ථීක පිරිවැයකින් තොරව නිමැවුම වැඩිකළ හැකි වේ.
3. නිෂ්පාදන හැකියා මායිම වතුයට පිටතින් පිහිටි හාන්ච් සංයෝගයක් පරිහෝජනය කළ හැකිවේ.
4. නිමැවුම වැඩිකරන විට උද්දමනීය පරතරයක් බෙහෙරේ.
5. විහව නිමැවුමට වඩා සත්‍ය නිමැවුම අඩුවේ.

(04) සමාජ සාධාරණත්වය ඇති කිරීමට රුතු ක්‍රියාකාරී ලෙස මැදිහත් වන ආර්ථික හඳුන්වන්නේ,

1. ධනවාදී ආර්ථික පද්ධති ලෙසය
2. සමාජයීය වෙළඳපොල ආර්ථික ලෙසය
3. සමාජවාදී වෙළඳපොල ආර්ථික ලෙසය
4. මිශ්‍ර ආර්ථික පද්ධති ලෙසය
5. සැලසුම් ආර්ථික පද්ධති ලෙසය.

(05) ඕනෑම ආර්ථික සමාජ පද්ධතියකට මුහුණ පැමුව සිදුවන ‘පොදු ආර්ථික ප්‍රයෝග’ වන්නේ,

- (1) ස්වභාවික සම්පත් හායනය පිළිබඳ ඇති ගැටළුව
- (2) ස්වභාවික සම්පත් අධි උපයෝජනය පිළිබඳ ඇති ගැටළුව
- (3) ජාත්‍යන්තර තුස්තවාදය ව්‍යාප්තවීමේ ගැටළුව
- (4) මිනිස් වුවමනා සපුරාලීමට අවශ්‍ය සම්පත් සීමාසහිත විමේ ගැටළුව

- (5) මිනිස් ව්‍යවමනා සපුරාලීමට ඇති සම්පත් හාවිතයට අවශ්‍යය තාක්ෂණය ප්‍රමාණවත් නොවීම පිළිබඳ ගැටළුව
- (06) පරිහෝජන හාන්චි හා ප්‍රාග්ධන හාන්චි නිෂ්පාදනය කරන ආර්ථිකයක පරිහෝජන හාන්චි වැඩිකිරීමට තීරණය කරන ලදී ‘පරිහෝජන හාන්චි වැඩිකිරීම සම්බන්ධව ආවස්ථික පිරිවැය වනුයේ,
- (1) පරිහෝජන හාන්චි නිෂ්පාදනය වැඩිවීම.
 - (2) ප්‍රාග්ධන හාන්චි නිෂ්පාදනය පහළ වැටීම.
 - (3) ප්‍රාග්ධන හාන්චි නිෂ්පාදනය වැඩි වීම.
 - (4) පරිහෝජන හාන්චි නිෂ්පාදනය පහළ වැටීම.
 - (5) සමස්ථ ඉතිරිකිරීම පහළ වැටීම.
- (07) ආර්ථිකයකට තම නිෂ්පාදන හැකියා මායිමේ උපරිම නිෂ්පාදන මට්ටම ඉක්මවූ හාන්චි සංයෝගයක් පරිහෝජනයට අවස්ථාව ලැබේය හැක්කේ,
- (1) නිෂ්පාදන හැකියා මායිම් වනුය වමට විතැන්වීමක් වූ විටය.
 - (2) වඩා කාර්යක්ෂම නිෂ්පාදනයක් මගින් ජාත්‍යන්තර වෙළඳාමට පිවිසීමෙන්ය.
 - (3) රට රටවල් අතර ද්විපාරිශ්වය වෙළඳ ගිවිසුම ක්‍රියාත්මක කිරීමෙන්ය.
 - (4) තම රටට අවශ්‍යය හාන්චි වලින් එක් නිෂ්පාදනයක් වැඩිකිරීමෙන්ය.
 - (5) ගුමායේ එලදායිතාවය වැඩි කිරීම මගින්ය.
- (08) ‘ආර්ථික පද්ධතියක්’ යනුවෙන් ප්‍රකාශ වන්නේ,
- (1) සාර්ව ආර්ථික අරමුණු ඉටුකර ගැනීමට කටයුතු කරන සමාජයකි.
 - (2) මූලික ආර්ථික ප්‍රශ්න විසඳාගැනීමට ක්‍රියාත්මක වන විධාන ආර්ථිකයකි.
 - (3) මූලික ආර්ථික ප්‍රශ්න විසඳා ගැනීම සඳහා මිනිසා විසින් තෝරා පත්කරගන්නා ලද සමාජ වැඩිහිටිවෙළඳි.
 - (4) සාර්ව ආර්ථික අරමුණු අන්තර්කර ගැනීමට ක්‍රියාකරන ජාත්‍යන්තර වැඩි පිළිවෙළකි.
 - (5) සාර්ව ආර්ථික අරමුණු අන්තර්කර ගැනීමට ක්‍රියාකරන ජාත්‍යන්තර වැඩි පිළිවෙළකි.
- (09) ආර්ථික හාන්චියක් ලෙස හඳුන්වන්නේ,
- (1) හිග සම්පත් හාවිතාකර නිෂ්පාදනය කරන ලද හාන්චි වේ.
 - (2) අසීමිත සැපයුමක් ඇති සම්පත් හාවිතා කර නිපදවන හාන්චි වේ.
 - (3) නිෂ්පාදනයේදී ආවස්ථික පිරිවැය ගුනා වූ හාන්චි වේ.
 - (4) රජය විසින් නිෂ්පාදනය කරන ලද හාන්චි වේ.
 - (5) ප්‍රතිස්ථාපනය කළ හැකි සම්පත් හාවිතා කර නිපදවන හාන්චි වේ.

(10) නිෂ්පාදන හැකියා මායිම් වතුයක් දකුණට විතැන්වීම සඳහා හේතුවිය හැක්කේ මින් කවර සාධකයද?

- (1) පූර්ණ සේවා නියුත්ක්ති මට්ටමේ දීය.
- (2) පූර්ණ සේවා වියුත්තියක් වූ විටදිය.
- (3) පවත්නා සම්පත් විනාග වීමකදිය.
- (4) තව තාක්ෂණික ශිල්පීය ක්‍රම හා විතයේදී ය.
- (5) ආර්ථිකයේ ජනගහනයෙන් වැඩි කොටසක් හා ත්‍රෑත්‍යාචාර කරන ඉල්ලුම වැඩි කළ විටදිය.

(11) ආර්ථිකයක 'මානව ප්‍රාග්ධනය' වැඩි දියුණු වූ විට එම,

- (1) ආර්ථිකයේ නිෂ්පාදන හැකියාව වමට විතැන් වේ.
- (2) ආර්ථිකයේ නිෂ්පාදන හැකියා මායිම් වතුය මත කටයුතු කරයි.
- (3) ආර්ථිකයේ නිෂ්පාදන හැකියා මායිම් වතුය මත කටයුතු කරයි.
- (4) ආර්ථිකයේ නිෂ්පාදන හැකියාව මත පිහිටි ලක්ෂයක් ඇතුළතට ගමන් කරයි.
- (5) ආර්ථිකයේ නිෂ්පාදන හැකියා වතුය මත පිහිටි ලක්ෂුක් වතුය මගින් ඉහළට ගමන් කරයි.

(12) මධ්‍යගත සැලසුම් ආර්ථික පද්ධතියක් යන්න පැහැදිලිව හඳුනාගත හැකි ප්‍රධාන ලක්ෂණයක් වන්නේ,

- (1) සියලුම දේපල හා සම්පත් පොද්ගලික හිමිකාරීත්වයට හිමි වීම.
- (2) දේපල හා සම්පත් පොද්ගලික හා පොද්ගලික හිමිකාරීත්වයට හිමිවීම.
- (3) දේපල හා සම්පත් පොද්ගලික හා පොද්ගලික හිමිකාරීත්වයට හිමිවීම.
- (4) මිල යන්ත්‍රණය මගින් මූලික ආර්ථික ප්‍රශ්න විසඳීම.
- (5) ස්වර්ථය පදනම් කරගෙන හා ත්‍රෑත්‍යාචාර සේවා නිෂ්පාදනය

(13) තිදිනස් ව්‍යවසාය ආර්ථික ක්‍රමයක 'මිල යන්ත්‍රණයේ කාර්යයක් වන්නේ,

- (1) අභ්‍යන්තර මිල ස්ථායිතාවය ආරක්ෂා කිරීම.
- (2) බාහිර මිල ස්ථායිතාවය ආරක්ෂා කිරීම.
- (3) හිග සම්පත් සලාකනය කිරීම.
- (4) නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය ආරක්ෂා කිරීම.
- (5) පොදු හා ත්‍රෑත්‍යාචාර සම්පත් බෙදා වෙන්කිරීම.

(14) සිනැම ආර්ථිකයකට මූලික තේරීම් ප්‍රශ්නවලට මුහුණ දීමට සිදුවන්නේ,

- (1) සම්පත්වල විකල්ප හා විතා ඇති බැවිනි.
- (2) සම්පත්වල හිගකම හා ඒවායේ විකල්ප හා විතා ඇති බැවිනි.
- (3) සම්පත්වලින් හා ත්‍රෑත්‍යාචාර නිපද්‍රීමට ඇති තාක්ෂණික ශිල්ප ක්‍රමවල දුර්වලතා ඇති බැවිනි.
- (4) සමහර හා ත්‍රෑත්‍යාචාර නිෂ්පාදනයට සම්පත් තොගැලැපීම නිසාවෙනි.
- (5) සම්පත්වල ආවස්ථීක පිරිවැයක් හට ගන්නා බැවිනි.

- (01) i. අ) නිෂ්පාදන සාධකයක් ලෙස ප්‍රාග්ධනය යන්න හඳුන්වන්න. (ලකුණු 02)
 ආ) ප්‍රාග්ධනය වෙනත් නිෂ්පාදන සාධක වලින් වෙන්කර හඳුනාගත හැකි සූචිතෝම් ලක්ෂණ කවරේද?
 ii. අ) "ආදායම ව්‍යාප්තිය" පිළිබඳ ගැටුව හඳුන්වන්න. (ලකුණු 02)
 ආ) මෙම ගැටුව විසඳා ගැනීමේදී වෙළඳපොල ආර්ථික පද්ධතිය සහ සැලසුම් ආර්ථික පද්ධති එකිනෙකින් වෙනස් වන ආකාරය පහදන්න. (ලකුණු 02)
 iii. සිරස් අක්ෂයේ එළවල් සහ තිරස් අක්ෂයේ ඇගේම් යන හාන්චි දෙක දක්වෙන වැඩිවන ආවස්ථික පිරිවැය සහිත නිෂ්පාදන හැකියා මායිම් වකු යොදා ගනිමින් පහත සිදුවීම් නිරුපණය කර පැහැදිලි කරන්න. (ලකුණු 02)
 අ) දේශපාලන අස්ථ්‍රාවර්හාවය නිසා විදේශිකයයෙන් ඇගේම් කරමාන්තයේ ආයෝජන ඉවත් කර ගැනීම
 ආ) ආනයනික යෙදුවුම් මිල ගණන් ඉහළයාම නිසා ඇගේම් නිෂ්පාදනය අඩුවීම
 ඉ) එළවල් නිෂ්පාදනය සඳහා යෙදුවුම් අවශ්‍යතාව පෙරට වඩා අඩුවීම
 ඊ) රජයේ නව සංවර්ධන ව්‍යාපෘති හේතුවෙන් ගුම සේවා වියුක්තිය පහත වැටීම
 උ) රැකියා වෙළඳපොල සම්බන්ධ ගැටු හේතුවෙන් ගුම්කියන්ගේ බාහිර ගුද්ධ සංකුමණය ඉහළ යාම

01.

- (1) නොදියුණු හා දියුණු සමාජයක පවා හිගකම මූලික ආර්ථික ප්‍රශ්නයක් බවට පත් වී ඇත. ඔබේ පිළිතුර පැහැදිලි කරන්න.
 (2) 'හිගකම' ප්‍රශ්නය තුළ තේරීමක් කිරීමට සිදු වී ඇත්තේ කවර සාධක නිසාද? මූලික තේරීම් ප්‍රශ්න කවරේද?
 (3) ආර්ථික සම්පත් යන්න පැහැදිලි කරන්න.
 (4) සමහර අවස්ථාවලදී ස්වභාවික හාන්චි පවා ආර්ථික හාන්චි වන අවස්ථා දැකිය. මෙම ප්‍රකාශය පැහැදිලි කරන්න.
 (5) නිෂ්පාදන සම්පත් තුළ ප්‍රතිස්ථාපනය කළ නොහැකි සම්පත් ලෙස ඔබ හඳුනාගනු ලබන්නේ කෙසේද? උදාහරණ 2 සපයන්න. (ල. $4 \times 5 = 20$)



A/L NOTE BOOK

All about AL Notes ready for GCE AL Examination

DOWNLOAD

Notes

Short Notes

Unit Test Papers

Term Test Papers

From



www.ALNoteBook.com

Your Ultimate Resource for GCE A/L Notes and Study Guides

"The A/L notebook website is a dedicated online platform designed to provide comprehensive study materials and notes specifically tailored for students preparing for the General Certificate of Education Advanced Level (GCE A/L) examinations for free. The website offers a wide range of resources, including detailed subject notes, past exam papers, practice questions, and study guides. These materials cover various subjects and are curated by experienced educators to ensure they align with the curriculum and exam requirements."